



ප්‍රගති වාර්තාව முன்னேற்ற அறிக்கை Progress report 2025



ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය
கிராமிய அபிவிருத்தி, சமூகப் பாதுகாப்பு மற்றும் சமூக வலுவூட்டுகை அமைச்சு
Ministry of Rural Development, Social Security and Community Empowerment

ප්‍රගති වාර්තාව

2025



ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය



ආචාර්ය උපාලි පත්තිලගේ

ගරු අමාත්‍ය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය



වසන්ත පියතිස්ස

ගරු නියෝජ්‍ය අමාත්‍ය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය



සම්පත් මන්ත්‍රිනායක

ලේකම්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය

පටුන

විස්තරය		පිටු අංකය
01	භූදිත්වීම්, කාර්යයන් හා කර්තව්‍යයන්	1 – 3
02	සේවක කළමනාකරණය	4
03	අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හා මූල්‍ය ප්‍රගතිය පිළිබඳ සාරාංශය	5
04	අමාත්‍යාංශයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ආයතන ක්‍රියාත්මක වී ඇති ආකාරය	
4.1	සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව (DSD)	6-9
4.2	සමාජ සේවා දෙපාර්තමේන්තුව (DSS)	10-15
4.3	ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික මහලේකම් කාර්යාලය (NSPD)	16-18
4.4	වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික මහලේකම් කාර්යාලය (NSE)	19-23
4.5	ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (SLSSB)	24-26
4.6	ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD)	27-31
4.7	ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය (RDB)	32-33
4.8	ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය(RDTRI)	34-35
4.9	උපදේශන අංශය	36-38
4.10	ලෝක ආහාර වැඩසටහනේ හවුල් කාරිත්වය සඳහා වූ ලේකම් කාර්යාලය(WFP)	39-42
4.11	විදේශ ව්‍යාපෘති	43-45
4.12	අනෙකුත් මෙහෙයුම් අංශ	46-47
4.13	අමාත්‍යාංශය හා අනෙකුත් ආයතන විසින් ලබා කර ගත් සුවිශේෂී කාර්යයන්	48-49

අමාත්‍යාංශයේ දැක්ම හා මෙහෙවර

දැක්ම

සංවර්ධනයේ ප්‍රතිලාභ සමානව හුක්ති
විදින සුපෝෂිත සමාජයක්

මෙහෙවර

ග්‍රාමීය සංවර්ධනය වැඩි දියුණු කිරීම, සමාජ
ආරක්ෂණය සහ ප්‍රජා සවිබලගැන්වීම
සහතික කිරීම සඳහා සියලුම
පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන්
වැඩසටහන් සකස් කිරීම සහ ක්‍රියාත්මක
කිරීම.

1. හැඳින්වීම, කාර්යයන් හා කර්තව්‍යයන්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් 2019 දී සිදු කරන ලද ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයට අනුව, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 82.8 ක් ග්‍රාමීය සහ වතු ප්‍රදේශවල ජීවත් වෙති. එපමණක් නොව, ජනගහනයෙන් සෑම හය දෙනෙකුගෙන් එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයට මුහුණ පා ඇති අතර ඔවුන්ගෙන් සියයට 95.3 ක් ග්‍රාමීය සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වේ. නාගරික ප්‍රදේශ හා සසඳන විට දරිද්‍රතා ශීර්ෂ ගණක දර්ශකය, ග්‍රාමීය ප්‍රදේශවල සියයට 10 කින් සහ වතු ප්‍රදේශවල සියයට 27 කින් වැඩි වන අතර, අධ්‍යාපන අවස්ථා, යටිතල පහසුකම් සහ සේවා සඳහා ප්‍රවේශය මෙන්ම ග්‍රම බලකායේ සහ සමාජ ක්‍රියාකාරකම්වල කාන්තා සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහභාගීත්වය අඩු මට්ටමක පවතී. එපමණක් නොව, ග්‍රාමීය ප්‍රදේශවල පවතින සමාජ ආර්ථික ගැටලු එම ප්‍රදේශවල සංවර්ධනයට හා සමාජ ව්‍යුහයට සැලකිය යුතු සෘණාත්මක බලපෑමක් ඇති කරයි.

මනාව සැලසුම්කළ සමාජ ආරක්ෂණ පද්ධතියක් හඳුන්වාදීම තුළින් රටක මානව ප්‍රාග්ධනය හා ඵලදායිතාව ඉහළ නැංවීම, අසමානතාවය අවම කිරීමට මෙන්ම දිළිඳු බවේ විෂම වක්‍රය අවසන් කිරීමටද පිටිවහලක් වනු ඇත. ලෝක කම්කරු සංවිධානයේ නිර්වචනයට අනුව සමාජ ආරක්ෂණය යනු තනි පුද්ගලයන් හෝ පවුල් ඒකක සඳහා ජීවිත කාලය පුරාවට දිළිඳු බව හා අවදානම් තත්ත්ව වලින් ආරක්ෂාවීම වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රතිපත්ති හා වැඩසටහන් වලින් සමන්විත පද්ධතියකි. ශ්‍රී ලංකාව තුළ විවිධ සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වුවද රජය හරහා අන්තර්කරණයට පිවිසෙන ඒකාබද්ධ වැඩසටහන් සම්බන්ධීකරණය කරමින් පද්ධතියක් ආකාරයෙන් ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාව වර්තමානයේදී පැහැනැගී ඇත.

එබැවින්, රටේ සංවර්ධනයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන ඉහත සඳහන් අභියෝග ජයගැනීම සඳහා "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රජයේ ප්‍රතිපත්තියට අනුව, කිසිවෙකු හෝ කිසිදු ප්‍රදේශයක් අත්නොහැරෙන සංවර්ධන ක්‍රියාවලියක් තුළින් බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීමටත් ආන්තිකරණයට හා අවාසිදායක තත්ත්වයට පත්වූ ප්‍රජාවගේ සමාජ සුබසාධනය තහවුරු කිරීමටත් පුළුල් වැඩසටහනක අවශ්‍යතාවයක් පවතී.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ තුළ තිරසාර සංවර්ධනයක් ප්‍රගමනය කිරීම, සමාජ ආරක්ෂණ පද්ධති වැඩිදියුණු කිරීම සහ ස්වාධීන ප්‍රජාවක් ගොඩනැඟීම සඳහා ප්‍රජා සවිබල ගැන්වීම යන පැතිකඩ ආවරණය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2412/8 හා 2024.11.25 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ලෙස ස්ථාපිත කොට ඇති අතර මෙම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයන් හා කර්තව්‍යයන් පහත පරිදි වේ.

1. රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් විෂයයන්ට සහ අමාත්‍යාංශයට අනුබද්ධ දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, උපායමාර්ග, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.
2. අමාත්‍යාංශ විෂය පථයට අයත්වන මහජන සේවාවන් කාර්යක්ෂමව හා මහජන හිතකාමී අයුරින් ලබා දීම.
3. නාස්තිය හා දූෂණය පිටු දකිමින් අමාත්‍යාංශයේ කාර්යභාරය ඉටුකිරීම සහතික කිරීමට ඉවහල් වන ආකාරයට නවීන කළමනාකරණ ක්‍රම හා තාක්ෂණය යොදා ගනිමින් සියලුම ක්‍රම සහ විධි ප්‍රතිසංස්කරණය කිරීම.
4. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන මූලාරම්භයන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම.
5. සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
6. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අවශ්‍යතාවන් හඳුනාගැනීම හා එම අවශ්‍යතා ඉටුකරදීම.
7. මහජන ආධාර යෝජනා ක්‍රම සමාලෝචනය කිරීම, ප්‍රතිසංවිධානය හා උචිත නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම.
8. ක්ෂය රෝගීන්ට, වකුගඩු රෝගීන්ට, ලාදුරු රෝගීන්ට, පිළිකා හා තැලපීම්‍යා රෝගීන්ට සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ට ආධාර ලබා දීම.
9. පවුල් උපදේශන සේවා ක්‍රියාත්මක කිරීම.
10. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් පිළිගනු ලබන සම්මුතීන් වලට අදාළ කටයුතු.
11. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමට හා රැකියා අවස්ථා ඇති කරලීමට අදාළ ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
12. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ජනප්‍රවාහය හා එක්ව කටයුතු කිරීමට හැකි වනසේ අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීම හා අවශ්‍ය පහසුකම් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
13. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සමාජ රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම.
14. වයෝවෘද්ධ තැනැත්තන් රැකබලාගැනීම, සමාජ සංවර්ධන කාර්යයන්හි වැඩිහිටියන්ගේ සහභාගිත්වය ඉහළ නැංවීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීමට අවශ්‍ය පියවර ගැනීම.
 - ඉහත කාර්යය හා කර්තව්‍යයන් ඵලදායී හා කාර්යක්ෂම අයුරින් ඉටුකරගැනීම සඳහා පහත සඳහන් දෙපාර්තමේන්තු, ආයතන හා අංශ සක්‍රියව ක්‍රියාත්මක වේ.

❖ ග්‍රාමීය සංවර්ධන අංශය

i. ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය (RDB)

ii. ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය (RDTRI)

❖ සමාජ ආරක්ෂණ අංශය

- iii. සමාජ සේවා දෙපාර්තමේන්තුව (DSS)
- iv. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික මහ ලේකම් කාර්යාලය (NSPD)
- v. වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික මහ ලේකම් කාර්යාලය (NSE)
- vi. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (SLSSB)
- vii. උපදේශන අංශය

❖ ප්‍රජා සවිබලගැන්වීම් අංශය

- viii. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව (DSD)

❖ අධ්‍යාපනික ආයතනය

- ix. ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD)

❖ වෙනත්

- x. ලෝක ආහාර වැඩසටහන් සහයෝගිතාව සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය

වර්තමානයේ මෙම ආයතන මගින් සේවා ලබාගන්නා ප්‍රධාන ඉලක්කගත කණ්ඩායම් පහත පරිදි වේ.

- වැඩිහිටි ප්‍රජාව මිලියන 2.7 (රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, 2023)
- අවුරුදු 5ට වැඩි ආබාධ සහිත ප්‍රජාවක් මිලියන 1.16 (ශ්‍රම බලකා සමීක්ෂණය, 2022)
- ගොවීන් හා ධීවර ප්‍රජාව හැර මිලියන 2.7ක අවිධිමත් අංශයේ සේවා නියුක්ත වූ ප්‍රජාව (ශ්‍රම බලකා සමීක්ෂණය, 2022)
- මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 152,979 (පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, 2022)
- මානසික සෞඛ්‍ය ආබාධ සහිත ප්‍රජාව මිලියන 0.8 (සෞඛ්‍ය අමාත්‍යාංශය, 2017)
- බන්ධනාගාරගතවූ පුද්ගලයන්ගේ පවුල් 28,500 (ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව, 2024)
- තනි මා පිය පවුල් හා නිවාස අහිමි යාවක පුද්ගලයන්

2. සේවක කළමනාකරණය

ආයතනය	ජ්‍යෙෂ්ඨ මට්ටම		තෘතීය මට්ටම		ද්විතීය මට්ටම		ප්‍රාථමික මට්ටම		තාවකාලික/කොන්ත්‍රාත් පදනම		එකතුව		
	අනුමත සංඛ්‍යාව	සේවයේ නියුක්ත සංඛ්‍යාව	අනුමත සංඛ්‍යාව	සේවයේ නියුක්ත සංඛ්‍යාව	අනුමත සංඛ්‍යාව	සේවයේ නියුක්ත සංඛ්‍යාව	අනුමත සංඛ්‍යාව	සේවයේ නියුක්ත සංඛ්‍යාව	අනුමත සංඛ්‍යාව	සේවයේ නියුක්ත සංඛ්‍යාව	අනුමත සංඛ්‍යාව	සේවයේ නියුක්ත සංඛ්‍යාව	පුරප්පාඩු/අතිරික්ත සංඛ්‍යාව
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය (උපදේශන අංශයද ඇතුළුව)	28	17	3	3	536	534	45	35	4	1	616	590	26
දෙපාර්තමේන්තු/ ආයතන/ අංශ													
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව	131	58	369	1313	24801	20206	431	414	0	0	25732	21991	3741
සමාජ සේවා දෙපාර්තමේන්තුව	8	6	502	223	683	644	288	253	11	0	1492	1126	366
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය	6	4	3	2	53	37	6	2	0	0	68	45	23
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය	7	3	2	1	115	101	23	12	0	0	147	117	30
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය	8	7	17	10	130	93	43	38	0	0	198	148	50
ජාතික සමාජ සංවර්ධන ආයතනය	53	31	9	4	49	34	26	21	0	0	137	90	46
ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය	15	10	4	0	74	28	10	2	0	0	103	40	63
ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනය	4	3	14	11	21	18	11	6	0	0	50	38	12
ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය	5	3	0	0	10	5	1	1	0	0	50	9	7
එකතුව	265	142	923	1567	26472	21700	884	784	15	1	28559	24194	4364

3. අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හා මූල්‍ය ප්‍රගතිය පිළිබඳ සාරාංශය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහා 2025 වර්ෂයෙහි වැය ශීර්ෂය 124 යටතේද, සමාජ සේවා දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ 216 යටතේ ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වැය ශීර්ෂ 331 යටතේ ද ප්‍රතිපාදන වෙන්වී ඇත.

ඒ අනුව, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහා අනුමත වූ මුළු ප්‍රතිපාදන හා මූල්‍ය ප්‍රගතිය පහත පරිදි වේ.

වියදම් වර්ගය	2025 වර්ෂය සඳහා අනුමත ප්‍රතිපාදන (රු.මිලියන)	2025.01.01 සිට 2025.09.30 දක්වා මූල්‍ය ප්‍රගතිය(රු.මිලියන)
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය - වැය ශීර්ෂ 124		
ප්‍රාග්ධන	5,117.70	664.08
පුනරාවර්තන	1,841.30	1,064.90
උප එකතුව	6,959.00	1,728.98
සමාජ සේවා දෙපාර්තමේන්තුව - වැය ශීර්ෂ 216		
ප්‍රාග්ධන	138.86	25.80
පුනරාවර්තන	1,531.14	1,002.46
උප එකතුව	1,670.00	1,028.26
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව - වැය ශීර්ෂ 331		
ප්‍රාග්ධන	1,118.00	87.80
පුනරාවර්තන	21,603.00	15,865.38
උප එකතුව	22,721.00	15,953.18
මුළු එකතුව	31,350.00	18,710.42

4. අමාත්‍යාංශයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ආයතන ක්‍රියාත්මක වී ඇති ආකාරය

4.1. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව (DSD)

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීම හා සමාජ සාධාරණත්වය සහතික කිරීම අරමුණු කොටගෙන, ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම හා සෑම දිළිඳු පුද්ගලයෙකු තුළම පවතින සැහවුණු විභවතාවන් යටපත් කරගෙන ඇති බාධක දුරලමින්, එම පවුල් සවිබලගැන්වීම, සමාජ ආරක්ෂණය සහ ජීවනෝපාය ප්‍රවර්ධනයට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2017 අංක 2 දරනදිවිනැගුම (සංශෝධිත) පනතින්සංශෝධිතහා 2013 අංක 1 දරන දිවිනැගුම පනත මගින් ස්ථාපිත කරඇත.

අරමුණු

- අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික, සමාජීය හා මානසික යන අංශයන්ගෙන් බලගන්වා තිරසර හා උසස් ජීවන මට්ටමක් අත්කරගත් පවුල් ඒකක බවට පත් කිරීම.
- අඩු ආදායම්ලාභී පවුල්වල සමාජ ආරක්ෂණය සහතික කිරීම.

කාර්යභාරය

- 2025 සිට 2029 දක්වා වසර 05ක කාලය තුළ, බහුමාන දරිද්‍රතාවයට මුහුණදී ඇති පවුල් මිලියන 2ක් ආර්ථික, සමාජීය හා මානසික යන අංශ යටතේ සවිබලගැන්වීම.
- අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් උත්පාදන මාර්ග හා ජීවනෝපාය මාර්ග නගාසිටුවීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීම.
- අඩු ආදායම්ලාභී පවුල්වල සමාජ සංවර්ධනය අරමුණු කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

අනුමත වාර්ෂික ප්‍රතිපාදන-2025 සහ ප්‍රගතිය-2025.09.30 දිනදක්වා

	ප්‍රතිපාදන (රු.මි)	ප්‍රගතිය (රු.මි)
ප්‍රාග්ධන	1,118.00	87.80
පුනරාවර්තන	2,1603.00	15,865.38
එකතුව	22,721.00	15,953.18

ප්‍රධාන සංවර්ධන වැඩසටහන්හි 2025.09.30 දක්වාමූල්‍ය හා භෞතික ප්‍රගතිය

ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම

බහුමාන දරිද්‍රතාවයට මුහුණ පා ඇති පවුල් සංඛ්‍යාව අවම කිරීම සඳහා 2025 සිට 2029 දක්වා වසර 05 ක කාලය තුළ "අස්වැසුම" ප්‍රතිලාභී පවුල් හා අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 ක් සවිබලගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යභාරය වන අතර එය ප්‍රධාන මූල්‍ය සංරචක 03 ක් යටතේ මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

1. දේශීය අරමුදල් භාවිත සවිබලගැන්වීමේ වැඩසටහන
2. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර.(නියමු ව්‍යාපෘති අංක 1)
3. ලෝක බැංකු ණය ආධාර. (නියමු ව්‍යාපෘති අංක 2)

දේශීය අරමුදල් භාවිත සවිබලගැන්වීමේ වැඩසටහන

මෙම වසරේ ඉලක්කය අස්වැසුම ප්‍රතිලාභී පවුල් 300,000 ක් හා අස්වැසුම නොලබන එහෙත් සමෘද්ධි සහනාධාර ලැබූ පවුල් 100,000 ක් ලෙස මුළු පවුල් 400,000 කි. ඒ සඳහා රු.මි 1000 ක් 2025 වසර සඳහා වෙන් වී ඇති අතර 2025.09.30 දිනට ප්‍රගතිය රු.මි 90.2 කි. ඒ යටතේ සමෘද්ධි නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් 365ක් පවත්වා ඇත.ප්‍රධාන පුහුණු කරුවන් 270ක් සහ ක්ෂේත්‍ර නිලධාරීන් 10,502 ක් පුහුණු කිරීම අවසන් කර ඇත.මේ වන විට ප්‍රතිලාභීන් 276,900 ක් තෝරාගැනීම සිදු කර ඇති අතර පවුල් සංවර්ධන සැලසුම් 209,386 ක් සහ ව්‍යාපාරික සැලසුම් 26,270 ක් ද සකස්කිරීම අවසන් කොට ඇත. වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් 1,808 ක් පවත්වා ඇති අතර ඒ යටතේ තරුණ තරුණියන් 1,389 ක් රැකියා අවස්ථා සඳහා යොමුකොට ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ධාරිතා වර්ධන වැඩසටහන් 475ක් පවත්වා ඇත.දේශීය අරමුදල් යටතේ ව්‍යාපාර ආරම්භ කිරීම හෝ ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා සමෘද්ධි බැංකු හරහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම සිදු කරන අතර තෝරා ගත් පවුල් සඳහා මෙලෙස ණය ලබාදීම වෙනුවෙන් පොළී සහනයක් ලබාදීම සඳහා අයවැය යෝජනා තුලින් රු.මි. 500 ක් ලබා දී ඇති අතර මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 9,570ක් තෝරා ගෙන ඇත.

ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර ව්‍යාපෘතිය (නියමු ව්‍යාපෘති අංක 01)

අස්වැසුම ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යොදා ගනිමින් අස්වැසුම ප්‍රතිලාභීන් අතරින් දිළිඳු හා අන්ත දිළිඳු පවුල් 12,800ක් සවිබලගැන්වීම අරමුණු කර ගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ආහාර සුරක්ෂිතතාවය හා ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය යටතේ මේ සඳහා ප්‍රතිපාදන වෙන් වන අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. මෙය 2022.09.09 වර්ෂයේ සිට 2026.08.29 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර එහි ඇස්තමේන්තුගත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 7 කි.(2025 වසර සඳහා රු.මි 2000 කි.) මේ යටතේ අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මාතලේ,

නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල, කළුතර, යාපනය, කිලිනොච්චි, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික්ක ආවරණය වේ.

මෙම ව්‍යාපෘතියට අදාළව රුපියල් මිලියන 32.7 ක මූල්‍ය ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර ඒ යටතේ ව්‍යාපෘති සැලසුම්කරණය හා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ හා බඳවා ගැනීමේ කටයුතු අවසන් කර ඇත. එමෙන්ම බඳවා ගන්නා ලද පවුල් සඳහා පවුල් සංවර්ධන සැලසුම් 10,500ක්, ව්‍යාපාරික සැලසුම් 3,880ක් සහ රැකියා සැලසුම් සකස්කිරීම අවසන් කොට ඇත. ප්‍රතිලාභීන් සඳහා සවිබලගැන්වීමේ දීමනාව ලබාදීම නොවැම්බර් මස ආරම්භ කිරීමට නියමිතය.

මීට අමතරව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සමනලවැව හා නිල්ලඹ පිහිටි පුහුණු කිරීමේ මධ්‍යස්ථාන වල අළුත්වැඩියා කටයුතු අවසන් කර ඇත.

ලෝක බැංකු මූල්‍යාධාර ව්‍යාපෘතිය (නියමු ව්‍යාපෘති අංක 02)

අස්වැසුම ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් ලෙස ලෝක බැංකු මූල්‍යාධාර යොදාගනිමින් අස්වැසුම ප්‍රතිලාභීන් අතරින් දිළිඳු හා අන්ත දිළිඳු පවුල් 10, 975 ක් සවිබලගැන්වීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිය 2023.12.14 සිට 2027.09.30 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 8 ක් වෙන් කර ඇත. (2025 වසර සඳහා රු.මි 1,118 ක් ලැබී ඇත.) මෙම ව්‍යාපෘතිය මගින් ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ පුත්තලම, කොළඹ, මොණරාගල, මන්නාරම, බදුල්ල, අම්පාර, රත්නපුර හා වවුනියාව යන දිස්ත්‍රික්ක ආවරණය වේ.

මෙම ව්‍යාපෘතියට අදාළව රුපියල් මිලියන 17.67 ක මූල්‍ය ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර ඒ යටතේ ව්‍යාපෘති සැලසුම්කරණය හා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ හා බඳවා ගැනීමේ කටයුතු අවසන් කර ඇත. එමෙන්ම බඳවා ගන්නා ලද පවුල් සඳහා පවුල් සංවර්ධන සැලසුම් 4,553 ක්, ව්‍යාපාරික සැලසුම් සහ රැකියා සැලසුම් සකස්කිරීම අවසන් කොට ඇත. ප්‍රතිලාභීන් සඳහා සවිබලගැන්වීමේ දීමනාව ලබාදීම නොවැම්බර් මස ආරම්භ කිරීමට නියමිතය.

දෙපාර්තමේන්තුගත අරමුදල් යටතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්හි 2025.09.30 දක්වා මූල්‍ය හා භෞතික ප්‍රගතිය

සමාජ සංවර්ධන අරමුදල

මෙම අරමුදල මගින් 2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන ලෙස රු.මි. 64 ක් වෙන් කර ඇති අතර 2025.09.30 දින වන විට රු.මි. 2.42ක වියදමක් දරා ඇත. ඒ යටතේ පහත ක්‍රියාකාරකම් සිදු කොට ඇත.

- සමෘද්ධි කැකුළු ළමා සමාජ, සංස්කෘතික හා සාක්ෂරතා වැඩසටහන යටතේ දරුවන් 18,257ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම

- දුම්කොළ හා මත් ද්‍රව්‍ය නිවාරණය සහ ප්‍රීතිමත් පවුල් වැඩසටහන් 2,094ක් පැවැත්වීම
- ජාත්‍යන්තර දිනයන්ට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් සඳහා වැඩසටහන් 2,553ක් ක්‍රියාත්මක කිරීම
- ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගති සමාලෝචන රැස්වීම් 104ක් පැවැත්වීම
- ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය අලලා ජාතික මට්ටමින් කොඩි අලෙවි වැඩසටහනක් පවත්වා රු.මි. 157.22 මුදලක් රැස්කරගෙන ඇත.

ප්‍රජාමූල බැංකු අරමුදල

මෙම අරමුදල මගින් 2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන ලෙස රු.මි. 38,664 ක් වෙන් කර ඇති අතර 2025.09.30 දින වන විට රු.මි. 34,513.23 ක වියදමක් දරා ඇත. ඒ යටතේ පහත ක්‍රියාකාරකම් සිදු කොට ඇත.

- දුප්පත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය 191, 320 ක් ලබාදීම - (මූල්‍ය ප්‍රගතිය රු.මි 34,512.20)
- බැංකු පරිගණකගත කිරීමේ වැඩසටහනක් පැවැත්වීම.

සමාජ ආරක්‍ෂණ අරමුදල

මෙම අරමුදල මගින් 2025 වර්ෂය සඳහා ප්‍රතිපාදන ලෙස රු.මි. 1,229.30 ක් වෙන් කර ඇති අතර 2025.09.30 දින වන විට රු.මි. 589.36 ක වියදමක් දරා ඇත. ඒ යටතේ පහත ක්‍රියාකාරකම් සිදු කොට ඇත.

- අඩු ආදායම්ලාභී පවුල් වල උසස්පෙළ සිසුන් 33,265 ක් සඳහා සිප්දොර ශිෂ්‍යත්ව මුදල් ලබාදීම.
- ප්‍රධාන කාර්යාලය සඳහා ලිපිද්‍රව්‍ය සහ කාර්යාල සැපයුම් ලබා දීම.
- දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය කාර්යාල සඳහා ලිපිද්‍රව්‍ය සහ කාර්යාල සැපයුම් ලබා දීම.
- නිලාවේලි සමාදේශීය පුහුණු මධ්‍යස්ථානය සඳහා ලිපිද්‍රව්‍ය සහ කාර්යාල සැපයුම් ලබා දීම.

නිවාස සංවර්ධන වැඩසටහන

සමාදේශීය සහනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබූ, අඩු ආදායම්ලාභීන් විසින් දායකත්වයෙන් ගොඩනැංවූ සමාදේශීය ලොකරැසි අරමුදලින්, එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් අඩු ආදායම්ලාභී පවුල් 03ක් වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීමට රු.මි. 1.0 බැගින් මූල්‍යාධාර මුදලක් ලබා දීමට නියමිතය. ඒ වෙනුවෙන් 2025 වර්ෂයට රු.මි. 1020ක් වෙන් කර, දැනට ප්‍රතිලාභීන් හඳුනාගැනීම සිදුකෙරේ.

4.2. සමාජ සේවා දෙපාර්තමේන්තුව (DSS)

හැඳින්වීම

ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් මහතාගේ මූලිකත්වයෙන් 1944 වර්ෂයේපත් කරන ලද කොමිෂන් සභාවේ නිර්දේශ මත 1948 පෙබරවාරි 01 වන දින ආන්තිකරණයට හා අවාසිසහගතතත්ත්වයට පත් රටේ ජනකොටස්වලට වඩාත් යහපත් වටපිටාවක් ගොඩනැගීමේ අරමුණින් සමාජ සේවා දෙපාර්තමේන්තුව ස්ථාපිත කොට ඇත.

වර්තමාන රජයේ කිසිවෙකු හෝ කිසිදු ප්‍රදේශයක් අත් නොහැරෙන වරප්‍රසාද නොලත්, රටේ සමස්ත ප්‍රජාව වෙනුවෙන් උපතේ සිට මරණය දක්වා ක්‍රියාත්මක වන අන්තර්කරණීය සමාජ ආරක්ෂණ වැඩසටහනක් 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදී.

එහිදී, අමාත්‍යාංශය යටතේ සමාජ සවිබලගැන්වීම හා අන්තර්කරණීය සම්බන්ධයෙන් ජාතික මට්ටමෙන් ප්‍රමුඛ ආයතනය ලෙස කටයුතු කරන සමාජ සේවා දෙපාර්තමේන්තුව ආන්තිකරණය හා අවාසි සහගත තත්ත්වයට පත් ප්‍රතිලාභීන් සඳහා සකස් කරන ලද පුනරුත්ථාපන සැලසුම් අනුව සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබේ.

අරමුණු

- ආබාධ සහිත තැනැත්තන් ඇතුළු අනෙකුත් ආන්තිකරණයට හා අවාසි සහගත තත්ත්වයන්ට පත් වරප්‍රසාද නොලත් ප්‍රජාවගේ සමාන අයිතිවාසිකම්, අවස්ථා, නිදහස හා සමාජ ආරක්ෂාව තහවුරු කිරීම.
- ආබාධ සහිත තැනැත්තන් සඳහා ආදායම් උත්පාදනයට ප්‍රවේශ සැපයීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්කිරීම.

කාර්යභාරය

- සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු ආයතන තුළින් ආබාධ සහිතතරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම
- ආබාධ සහිත තරුණ තරුණියන්ගේ වෘත්තීමය ක්‍රියාකාරකම් නව තාක්ෂණ ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් පවතින වෙළඳ පොළට සරිලන පරිදි සංවර්ධනය කිරීම.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය

- ආබාධ සහිත සහිත ළමුන් සඳහා කල්තියා මැදිහත්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ඔවුන් සමාජගත කිරීම
- දෙමාපිය භාරකරුවන් අතිමි ආබාධ සහිත පුද්ගලයන් සඳහා පූර්ණ කාලීන නේවාසික රැකවරණයලබාදීම හා සවිබලගැන්වීම
- මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම හා සමාජගතකිරීම
- දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ කටයුතු සිදු කිරීම
- අබාධ සහිත දරුවන් සඳහා දිවා සුරකුම් මධ්‍යස්ථාන හරහා දිවා කාලයේ රැකවරණය හා පූර්ව වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම
- ප්‍රජා මූලික පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත් කර ප්‍රවලිත කිරීම සඳහා ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමෙන් මෙහෙයුම් කමිටු හරහා අධීක්ෂණය වන ස්වශක්ති සංවිධාන මගින් පුනරුත්ථාපන සැලසුම් හරහා සේවාදායකයන් සවිබලගැන්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
- සංඥා භාෂා පරිවර්තන සේවය ලබාදීම
- රිදියගම නිවර්තන නිවාසය හරහා යාවකයින් පුනරුත්ථාපනය කිරීම

2025 අනුමත වාර්ෂික ප්‍රතිපාදන සහ ප්‍රගතිය - 2025.09.30 දින දක්වා

	ප්‍රතිපාදන (රු.මි)	ප්‍රගතිය (රු.මි)
ප්‍රාග්ධන	138.86	25.80
පුනරාවර්තන	1,531.14	1,002.46
එකතුව	1,670.00	1,028.26

ප්‍රධාන සංවර්ධන වැඩසටහන්හි 2025.09.30 දක්වා මූල්‍ය හා භෞතික ප්‍රගතිය

පුනරාවර්තන ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති

වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හරහා ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම

- අවුරුදු 16-35 අතර වයසේ පසුවන ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම අරමුණු කර ගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක වෘත්තීය පුහුණු ආයතන 11ක් හරහා ආබාධ සහිත තැනැත්තන් 496 ක් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 10.36
- වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා රැකබලාගැනීමේ මධ්‍යස්ථාන වල සිටින ආබාධ සහිත තැනැත්තන් සඳහා නිල ඇඳුම් ලබා ගැනීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 3.16

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය

- කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන 4ක් සඳහා නඩත්තු සහාය ලබා දීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.10
- කුසලතා සංවර්ධන ගුරුවරු 52ක් සඳහා මාසික දීමනාවක් ලබාදීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 3.98
- අබාධ සහිත පුද්ගලයන් 265 ක් සඳහා පොසොන් උත්සව තරග පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.46
- වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන වල සිටින ආබාධ සහිත තැනැත්තන් 794ක් සඳහා දෛනික දීමනාව ලබා දීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 16.08)

අබාධ සහිත දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය

ශ්‍රී ලංකාවේ වෙසෙන විවිධ ආබාධ සහිත දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා මැදිහත්වීමේ වැඩසටහනක් ලෙස නාවින්න හා සිතිජය ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථාන කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක කරනු ලබයි. මේ වන විට නාවින්න ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානයේ ළමුන් 102 හා සිතිජය ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානයේ ළමුන් 47ක් පුහුණුව ලබමින් පවතී.

මන්ද මානසික පුද්ගලයින් සඳහා රැකවරණය ලබාදීම

දෙමාපියන් සහ භාරකරුවන් අහිමි මන්දමානසික පිරිමි හා කාන්තා පුද්ගලයන් හුදකලා නොකර ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාම නේවාසිකව ආදරයෙන් සෙනෙහසින් රැකබලා ගනිමින් පුනරුත්ථාපනය කිරීම මෙම වැඩසටහන මගින් සිදුකෙරේ. පිරිමි පුද්ගලයන් පුවක්පිටියේ පිහිටි ජයවිරු සෙවන ආයතනය මගින් ද කාන්තා පුද්ගලයන් බටුගමමන ආයතනය මගින්ද පුනරුත්ථාපනය කිරීම සිදු කරනු ලැබේ. මෙම වසරේ මේ වන විට පුවක්පිටිය ජයවිරු සෙවන ආයතනය තුළ පුද්ගලයින් 90ක් හා බටුගමමන ආයතනය තුළ කාන්තාවන් 35ක් පුනරුත්ථාපනය වෙමින් පවතී.

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම

මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම හා වෘත්තීමය හැකියාවන් වැඩි දියුණු කර සමාජ ගත කිරීම මෙම වැඩසටහන මගින් සිදුකෙරේ. මෙය පුවක්පිටියේ පිහිටි ජයවිරු සමාධි ආයතනය මගින් සිදු කරනු ලැබේ. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් මෙම ආයතනයට ඇතුළත්වීමෙන් පසු මනෝ චිකිත්සක, මනෝ විද්‍යාත්මක උපදේශන ක්‍රමවේදයන් හා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයන් ඔස්සේ පුනරුත්ථාපන ක්‍රියාවලියට නේවාසිකව යොමු කෙරේ. මෙම වසරේ මේ වනවිට පුනරුත්ථාපනය වන පුද්ගලයින් සංඛ්‍යාව 60 කි. සමාජගත කරන ලද පුද්ගලයින් සංඛ්‍යාව 64 කි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් පහත සඳහන් වැඩසටහන් ද දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරනු ලැබේ.

- මතට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම යටතේ දිස්ත්‍රික් මට්ටමින් වැලැක්වීමේ වැඩසටහන් 9 ක් ක්‍රියාත්මක කිරීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 0.23
- පුනරුත්ථාපනය වූ මත්ලෝලීන් සහ ඔවුන්ගේ පවුල් සඳහා පසු විපරම් වැඩසටහනක් පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 0.06

දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල

- සා/පෙළ, උසස් පෙළ සමත් දෘශ්‍යාබාධිත දරුවන් 248 ක් සඳහා මාසික දීමනාව ලබා දීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 1.95
- පසු කාලීනව දෘශ්‍යාබාධිත වූ සිසුන් 15ක් පුනරුත්ථාපනය කිරීම සඳහා ආධාර සැපයීම හා උපදේශකවරු 5 දෙනෙක් සඳහා දීමනා ලබා දීම (මූල්‍ය ප්‍රගතිය - රු.මි. 0.97)

අබාධ සහිත පුද්ගලයන්ගේ විනෝදාත්මක කටයුතු සඳහා පහසුකම් සැලසීම

- ආබාධිත තැනැත්තන් සඳහා දිස්ත්‍රික් මට්ටමේ හා ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලක් පැවැත්වීම
 - සිත් රූ වැඩසටහන පැවැත්වීම
 - සංඥා භාෂා දිනය සැමරීම
- (මූල්‍ය ප්‍රගතිය - රු.මි. 27.03)

රිදියගම යාවකයින් පුනරුත්ථාපනය සඳහා ක්‍රියාත්මක රිදියගම නිවර්තන නිවාසය

අයාල ආඥා පනතට අනුව අධිකරණයන් මගින් වැරදිකරුවන් වන පුද්ගලයින් සඳහා නිවර්තන නිවාස පනත යටතේ රැකවරණය ලබාදෙනු ලබන මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක එකම ආයතනය වනුයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටුවා ඇති රිදියගම කළණ නිවර්තන නිවාසයයි. මේ වන විට සේවලාභීන් 500 කට ආසන්න ප්‍රමාණයක් සඳහා රැකවරණය සපයනු ලබයි.

- රිදියගම යාවකයින් 484ක් සඳහා අමුද්‍රව්‍ය, සුබසාධන ද්‍රව්‍ය සහ වෙනත් දේ සැපයීම (මූල්‍ය ප්‍රගතිය රු.මි. 1.45)
- රිදියගම යාවකයින් 484ක් සඳහා නිල ඇඳුම්, ටී ෂර්ට් ලබා දීම (මූල්‍ය ප්‍රගතිය රු.මි.4.71)
- රිදියගම යාවකයින් සඳහා අධ්‍යාත්මික වැඩසටහනක් පැවැත්වීම

ප්‍රාග්ධන ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති

ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන

- ආබාධ සහිත පුද්ගලයින් 17ක් සඳහා සෘජු ආධාරක උපකරණ ලබා දීම - (මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.42)
- සිහින ශ්‍රී ලංකා මධ්‍යස්ථාන 60ක් පිහිටුවීම - (මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.21)
- ආබාධ සහිත පුද්ගලයින් සවිබලගැන්වීම සඳහා විශේෂ ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක කිරීම - (මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.67)

- ආබාධ සහිත පුද්ගලයින් සඳහා ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් 25 ක් ක්‍රියාත්මක කිරීම - (මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.24)
- ප්‍රගති සමාලෝචන රැස්වීම් 1245ක් පැවැත්වීම (මූල්‍ය ප්‍රගතිය රු.මි. 1.86)

ආබාධ සහිත තැනැත්තන් සඳහා පවත්වාගෙන යනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නවීකරණය

- ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම අරමුණු කරගනිමින් පවත්වාගෙන යන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල නවීකරණ හා අලුත්වැඩියා කටයුතු 60%ක් සම්පූර්ණ කිරීම

කිළිනොවිච්චි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම

- ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම අරමුණු කර ගනිමින් කිළිනොවිච්චි ප්‍රදේශයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු 95% සම්පූර්ණ කිරීම (මූල්‍ය ප්‍රගතිය රු.මි. 9.65)

නිලධාරී පුහුණුව

- ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නිලධාරීන් සඳහා වැඩසටහන් 29ක් පැවැත්වීම - (මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.84)

වෙනත් වැඩසටහන්

- රැකියා ප්‍රවර්ධන ඒකකය හරහා ආබාධ සහිත තැනැත්තන් 356 ක් සඳහා රැකියා අවස්ථා ලබා දීම

ආබාධ සහිත දරුවන් සඳහා කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම

ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ප්‍රතිපත්තියට අනුව “එක්ව අත්නොහැර” යන සංකල්පය යටතේ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් සමාජ සේවා දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි.

එහිදී ආබාධ සහිත දරුවන් සිටින දෙමාපියන් හට සුදුසු රැකියාවක නිරත වීමේ අවස්ථාව අහිමිව යාමත් ආබාධ සහිත දරුවන් පූර්ණ කාලීනව රැකබලා ගැනීමට සිදු වීමත් නිසා මානසික වශයෙන් පීඩාවට පත් දෙමව්පිය භාරකරුවන් සඳහා යම්තාක් සහනයක් වන පරිදි ඔවුන්ට ආර්ථික කටයුත්තක නිරත වීමේ අවස්ථාව ලබා දීම පිණිස අයවැය යෝජනා - 2025 යටතේ දිස්ත්‍රික් මට්ටමින් කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අදාළ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.

ඒ අනුව 2025 වර්ෂයේදී පහත සඳහන් දිස්ත්‍රික්ක 8ක් තුළ කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගෙන ඇත. (වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රු.මි. 250කි)

අනු අංකය	දිස්ත්‍රික්කය	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
01	ගාල්ල	අක්මීමන
02	හම්බන්තොට	වීරකැටිය
03	ත්‍රිකුණාමලය	කින්නියා
04	මාතර	අකුරැස්ස
05	කලුතර	පානදුර
06	කෑගල්ල	වරකාපොල
07	අනුරාධපුර	තිරප්පනේ
08	කුරුණෑගල	කුරුණෑගල

මේ වන විට ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල, හම්බන්තොට හා කෑගල්ල යන දිස්ත්‍රික්ක තුළ මෙම කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම් ආරම්භ කර ඇති අතර කළුතර, අනුරාධපුර හා මාතර යන දිස්ත්‍රික්කයන් හි ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතී. මෙම වර්ෂය තුළදී ත්‍රිකුණාමලය, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම් අවසාන කිරීමට සැලසුම් කොට ඇත.

4.3. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික මහලේකම් කාර්යාලය (NSPD)

හැඳින්වීම

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික මහ ලේකම් කාර්යාලය 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ පිහිටුවා ඇත. ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික සභාව මගින් ගන්නා වූ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීම හා ආබාධ සහිත තැනැත්තන් සඳහා හිතකර පරිසරයක් උදාකරදීම උදෙසා ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම හා ඔවුන්ගේ සුභසාධනය ඇතුළු සහන සැලසීම ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් සිදුකරයි.

අරමුණු

- ආබාධ සහිත පුද්ගලයන් සඳහා හිතකර පරිසරයක් ගොඩනැගීම
- ආබාධ සහිත පුද්ගලයන්, ඔවුන්ගේ කුටුම්භ සහ ප්‍රජාවන් ස්වයංක්‍රීයයෙන් හා ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව ඔවුන්ගේ සමාජීය සහ ආර්ථික වශයෙන් නගාසිටුවීම සඳහා බලගැන්වීම
- සෑම සමාන අයිතිවාසිකම්, අවස්ථා, නිදහස හා සමාජ ආරක්ෂාව සහතික කිරීම.

කාර්යභාරය

- ආබාධ සහිත තැනැත්තන් සුභසාධනය ප්‍රවර්ධනය කිරීම හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම
- අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ආබාධ සහිත පුද්ගලයින්ට සෞඛ්‍යය, අධ්‍යාපනය, රැකියා අවස්ථා සහ ප්‍රවේශ පහසුකම් සඳහා අවස්ථා පුළුල් කිරීම

අනුමත වාර්ෂික ප්‍රතිපාදන -2025 සහ ප්‍රගතිය- 2025.09.30 දින දක්වා

	ප්‍රතිපාදන (රු.මි)	ප්‍රගතිය (රු.මි)
ප්‍රාග්ධන	650.40	32.03
පුනරාවර්තන	34.60	10.49
එකතුව	685.00	42.52

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය

ප්‍රධාන සංවර්ධන වැඩසටහන්හි 2025.09.30 දක්වා මූල්‍ය හා භෞතික ප්‍රගතිය

තෛතික විධිවිධාන ශක්තිමත් කිරීම

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත

මූලික කෙටුම්පත ජාතික සභාවේ කමිටු සාමාජිකයන් විසින් සකස් කර ඇත. එකී කෙටුම්පත සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභා සාමාජිකයින්ගේ අදහස් ලබා ගැනීමට ඉදිරිපත් කර ඇත.

සංඥා භාෂා පනත් කෙටුම්පත

සංඥා භාෂාව සම්බන්ධයෙන් පනතක් කෙටුම්පත් කර ඇති අතර නිරීක්ෂණ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ නියෝග ගැසට් පත්‍රය

රජයේ ගොඩනැගිලි, ප්‍රසිද්ධ ස්ථාන හා සේවාවන් සහිත ස්ථාන ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශ විය හැකි ආකාරයට සකස් කරනු පිණිස 2006.10.17 හා අංක 1467/15 දරණ අති විශේෂ ගැසට් නිවේදනය 2006 අංක 1 දරන ප්‍රවේශ නියෝග ගැසට් පත්‍රය හා එය සංශෝධනය කරමින් නිකුත් කර ඇති අංක 1619/24 හා 2009.09.18 දින දරණ අති විශේෂ ගැසට් නිවේදනය ජාත්‍යන්තර පිරිවිතරයන්ට හා වර්තමායේ පවතින තත්ත්වයන්ට ගැලපෙන පරිදි කෙටුම්පත් කර ඇත. එකී කෙටුම්පතට අදාළ සැලසුම් (drawings) අදිමින් පවතී.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සකස්කිරීම

මූලික ලියකියවිලි සමාලෝචනය කර පළමු කෙටුම්පත සකස් කිරීම සඳහා ජාතික සභා කමිටු සාමාජිකයින්ගේ සහ තාක්ෂණික කමිටු සාමාජිකයින්ගේ අදහස් ලබා ගැනීමට ඉදිරිපත් කර ඇත.

භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති

මූල්‍ය ආධාර ලබා දීම

- ආබාධ සහිත පුද්ගලයන් 365 ක් සඳහා වෛද්‍යාධාර සැපයීම (ගල්‍යකර්ම, ඖෂධ සහ සායන සඳහා ගමන් වියදම් සඳහා) - මූල්‍ය ප්‍රගතිය රු. මි 9.50
- ආබාධ සහිත සිසුන් 422 ක් සඳහා අධ්‍යාපනික ආධාර ලබාදීම - මූල්‍ය ප්‍රගතිය රු. මි 11.10
- ආබාධ සහිත පුද්ගලයන් 127 ක් සඳහා ස්වයං රැකියා සඳහා ආධාර ලබා දීම - මූල්‍ය ප්‍රගතිය රු. මි 5.19

ආධාරක උපකරණ සැපයීම (කණ්ණාඩි, රෝද පුටු, අත්වාරු ආදිය)

- ආබාධ සහිත පුද්ගලයන් 239 ක් සඳහා ආධාරක උපකරණ සැපයීම හා ආධාරක උපකරණ මිලදී ගැනීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 3.00

ආබාධ සහිත පුද්ගලයින්ට සේවා සපයන ස්වේච්ඡා සංවිධානවලට මූල්‍ය ආධාර ලබා දීම

- අබාධ සහිත පුද්ගලයින්ට සේවා සපයන ස්වේච්ඡා සංවිධාන 3ක් සඳහා මූල්‍ය ආධාර ලබා දීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.60

ආබාධ සහිත පුද්ගලයින්ගේ කුසලතා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම

- ආබාධ සහිත පුද්ගලයින්ගේ කුසලතා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ආයතන 6ක් සඳහා ආධාර ලබා දීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.44

ප්‍රාග්ධන වත්කම් අත්කර ගැනීම

- අකුරැස්ස පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සඳහා අත්‍යවශ්‍ය උපකරණ ලබා ගැනීම

වික්ටෝරියා නිවාසය සඳහා මාසික නඩත්තු වියදම් ලබා දීම

- ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වික්ටෝරියා නිවාසයේ මාසික නඩත්තු වියදම් ලබාදීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 8.75 (අබාධ සහිත පුද්ගලයින් 120 ක් නේවාසිකව සිටිති)

ආබාධ සහිත තැනැත්තන් සඳහා රැකියා අවස්ථා ලබාදීම

- ආබාධ සහිත පුද්ගලයින් 34 ක් සඳහා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබාදීම සහ ඔවුන්ගේ වැටුපෙන් 50% (උපරිම රු. 15,000) ක් දක්වා රජය විසින් ගෙවීම සිදුකරයි) - මූල්‍ය ප්‍රගතිය රු.මි 0.90

වෙනත් ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වැඩසටහන්

ආබාධ සහිත තැනැත්තන් සඳහා නිවාස හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම

සුපිරි වාසනා සම්පත ලොතරැයි අරමුදල් ආදායමෙන් 5%ක ප්‍රතිපාදන මේ සඳහා වාර්ෂිකව වෙන් කෙරේ. ඒ අනුව පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

- ආබාධ සහිත තැනැත්තන් 208 ක් සඳහා නිවාස ආධාර ලබාදීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 31.3
- ආබාධ සහිත තැනැත්තන් 62 ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබා දීම- මූල්‍ය ප්‍රගතිය රු.මි 6.2

අබාධ සහිත තැනැත්තන් සඳහා වන ලේකම් කාර්යාල අරමුදල

- ආබාධ සහිත පුද්ගලයන් 60 ක් සඳහා වෛද්‍ය ආධාර සැපයීම (ශල්‍යකර්ම, ඖෂධ සහ සායන සඳහා ගමන් වියදම් සඳහා) - මූල්‍ය ප්‍රගතිය රු.මි. 1.57

4.4. වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික මහලේකම් කාර්යාලය (NSE)

හැඳින්වීම

2011 අංක 05 දරණ පනතින් සංශෝධිත 2000 අංක 09 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත මගින් වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව සහ ජාතික මහලේකම් කාර්යාලය පිහිටුවා ඇත.

අරමුණු

- වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම
- වැඩිහිටි තැනැත්තන්ගේ කායික හා මානසික සමතුලිතතාවය සහ නිරෝගීභාවය පවත්වාගෙන යාම හා සුභසාධනය ප්‍රවර්ධනය කිරීම
- වැඩිහිටි තැනැත්තන් ආර්ථික වශයෙන් ස්ව්භාවිකවීම

කාර්යභාරය

- වැඩිහිටියන්ට රැකවරණය, ආරක්ෂාව හා සුභසාධනය ලබාදීම පවුල තුළින්ම ඉටුකළ යුතු කාර්යභාරයක් බවට සමාජය දැනුවත් කිරීම.
- වැඩිහිටියන් රැක බලා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන අවස්ථා වැඩි කිරීම.
- වැඩිහිටියන්ගේ හැකියාවන්, කුසලතා සංවර්ධනය මගින් ආදායම් උත්පාදන මාර්ගයන්ට යොමු කරවීම.
- දැනුවත්භාවය වර්ධනය කිරීම තුළින් විශ්‍රාම දිවිය තුළ මුහුණ දෙන ගැටළු මඟහැරවීමට සුදානම් කිරීම.
- පිහිටක් අවැසි වැඩිහිටියන් සඳහා රැකවරණය සැලසීම.

අනුමත වාර්ෂික ප්‍රතිපාදන-2025 සහ ප්‍රගතිය - 2025.09.30 දින දක්වා

	ප්‍රතිපාදන (රු.මි)	ප්‍රගතිය (රු.මි)
ප්‍රාග්ධන	20.00	4.66
පුනරාවර්තන	384.80	195.46
එකතුව	404.80	200.12

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා ස්ව්භාවිකත්වීම් අමාත්‍යාංශය

ප්‍රධාන සංවර්ධන වැඩසටහන්හි 2025.09.30 දක්වා මූල්‍ය හා භෞතික ප්‍රගතිය

නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම

වැඩිහිටි ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම.

2006 වර්ෂයේ දී වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ප්‍රතිපත්ති සංග්‍රහයක් එළි දක්වා ඇති අතර, එම ප්‍රතිපත්තිය කාලාණුරූපී අවශ්‍යතාවයන්ට අනුව වෙනස් කරමින් නව ප්‍රතිපත්තියක් සකස් කළයුතු බව වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව විසින් තීරණය කරන ලදී. විශේෂයෙන් සිසුයෙන් වර්ධනය වන වැඩිහිටි ජනගහනය හමුවේ මතුවන සංකීර්ණ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා පූර්ණ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව තීරණය කරන ලදී. තවද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2012-2024 දත්ත වලට අනුව වයස අවුරුදු 60 සහ ඊට වැඩි ජන සංඛ්‍යාව 1981 වර්ෂයේදී 6.6%ක් ද, 2012 වර්ෂයේදී 12%ක් දක්වා දෙගුණ වන බවත්, 2024 වර්ෂයේදී 18%ක් දක්වා වර්ධනය වන බවත් දක්වා ඇත. මෙම අවශ්‍යතාවයට මුහුණදීම සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව විසින් ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ප්‍රතිපත්ති සම්පාදක කමිටුවක් පත් කරන ලදී.

එම ප්‍රතිපත්ති සම්පාදක කමිටුව විසින් සකස් කරන ලද වැඩිහිටි ජාතික ප්‍රතිපත්තිය, වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු 2025 ඔක්තෝබර් 01 වන දින පවත්වන ලද ජාතික වැඩිහිටි දින උත්සවයේදී ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය ලෙස නෛයිභාෂාවෙන් මුද්‍රණය කොට එළි දක්වන ලදී.

වැඩිහිටි අයිතිවාසිකම් සුරැකීමේ පනත.

ශ්‍රී ලංකික වැඩිහිටියන්ගේ නිදහස, රැකවරණය, ආත්ම පරිපූර්ණත්වය, සහභාගීත්වය හා අභිමානය සහතික කරමින් වැඩිහිටි තැනැත්තන්ගේ සුභසාධනය හා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරලීම වෙනුවෙන් 2000 අංක 09 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ පනත සහ 2011 අංක 05 දරන සංශෝධිත පනතින් වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව හා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පිහිටුවා ඇත. ඉහත සඳහන් කර ඇති පනත් කාලාණුරූපී අවශ්‍යතාවයන්ට අනුව නැවත සංශෝධනය කළයුතු බව 2019.05.14 වනදින පවත්වන ලද වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ 20වන සභාචාරයේදී තීරණය කරන ලදී.

එසේම 2019 වර්ෂයේ දී නෛතික කටයුතු (දූෂණ විරෝධී) සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කළයුතු බවට

උපදෙස් ලබා දී ඇති අතර, 2023.05.10 වනදින පැවති ක්‍රම සහ විධි පිළිබඳ පැවති කාරක සභාව විසින් ද මෙම පනත් සංශෝධනය කළයුතු බවට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව එවකට පැවති ජාතික සභාව විසින් මෙම පනත් නැවත සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත්කරන ලද අතර, එම කමිටුව විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීම, සංකල්ප පත්‍රිකාවක් හරහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම, සංකල්ප පත්‍රිකාව සහිත කැබිනට් පත්‍රිකාව සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම කැබිනට් අනුමැතිය ලැබීම පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම හා ඔවුන් විසින් මූලික කෙටුම්පත සැකසීම සඳහා මේ වන විට යොමු කොට ඇත.

වැඩිහිටි නිවාස සඳහා රෙගුලාසි සහ මාර්ගෝපදේශ සකස් කිරීම

ලෝකයේ වැඩිහිටි ජනගහනය වැඩිවීමේ සංසිද්ධියට සමගාමීව ලංකාවේ වැඩිහිටි ජනගහන ව්‍යාප්තිය ද සාපේක්ෂව ඉහළ යන අතර, එමඟින් අසරණ වන වැඩිහිටි ප්‍රජාවගේ රැකවරණය සලසා දීම හා ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා සේවා සපයනු ලබන සියලුම ආයතන නියාමනයට අදාළ මාර්ගෝපදේශ හා නියෝග සකස් කිරීම සඳහා 2025.05.30 වන දින පවත්වන ලද වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව විසින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ අතර, ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.

පුනරාවර්තන ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්

වැඩිහිටි තැනැත්තන් සඳහා සෞඛ්‍ය ආධාර ලබා දීම

- ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 68ක් සඳහා ශ්‍රවණාධාර, අක්ෂිකාව සහ ඇස්කණ්ණාඩි ලබාදීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 0.85
- වැඩිහිටියන් සඳහා වෛද්‍ය කඳවුරු 11 ක් පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 6.10

වැඩිහිටියන් රැකබලාගැනීම

- මාලිගාතැන්න, පන්තල සහ කතරගම වැඩිහිටි නිවාසවල පරිපාලන කටයුතු සඳහා වියදම් කිරීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 11.59
- වැඩිහිටියන්ට තමන්ගේම නිවෙස්වල ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ක්‍රියාත්මක “සුවපහසු” මූල්‍යාධාර යෝජනා ක්‍රමය යටතේ වැඩිහිටියන් 614 ක් සඳහා මූල්‍යාධාර සැපයීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 29.24
- වැඩිහිටි නිවාස 7ක් අලුත්වැඩියා කිරීම සහ උපකරණ සැපයීම සඳහා - මූල්‍ය ප්‍රගතිය රු.මි 4.17

වැඩිහිටි අයිතිවාසිකම් ප්‍රවර්ධනය

- වැඩිහිටි හැඳුනුම්පත් 50,000ක් මුද්‍රණය කිරීම, වැඩිහිටි හැඳුනුම්පත් 21.281 නිකුත් කිරීම හා ලැමිනේටින් ආවරණ කවර 94ක් මිලදී ගැනීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 0.73
- වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව පැවැත්වීමට අදාළව සභා රැස්වීම් 6ක් පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 0.90
- වැඩිහිටි නඩත්තු මණ්ඩලය පවත්වාගෙන යාමට අදාළව නඩු වාර 94ක් පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 1.08

සමාජීය හා අධ්‍යාත්මික වැඩසටහන්

- වැඩිහිටියන් සඳහා වැඩසටහන් 3ක් පැවැත්වීම හා රැස්වීම් 2ක් පැවැත්වීම (වැඩිහිටි දින වැඩසටහන් සහ අලුත් අවුරුදු උත්සව වැඩසටහන්) - මූල්‍ය ප්‍රගතිය රු.මි 1.76

ප්‍රාග්ධන ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්

- ප්‍රාදේශීය ලේකම් කාර්යාල 66ක් සඳහා ගෘහ භාණ්ඩ හා කාර්යාල උපකරණ ලබා ගැනීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 4.14

වැඩිහිටි සුභසාධන ජාතික අරමුදල මඟින් ක්‍රියාත්මක වැඩසටහන්

- වැඩිහිටියන් රැකබලාගැනීමට අදාළව වැඩසටහන් 9ක් පැවැත්වීම. - මූල්‍ය ප්‍රගතිය රු.මි. 1.69
- වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන 10 ක් ඉදි කිරීම සඳහා ආධාර ලබා දීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 19.22
- දිරිය පියස නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 15 ක් ඉදිකිරීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 9.81
- වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන 4 ක් සඳහා උපකරණ ලබාදීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 2.50
- වයස්ගත වීම සම්බන්ධව තරුණ ප්‍රජාව දැනුවත්කිරීමේ වැඩසටහන් 16 ක් පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 1.53
- “ආරෝග්‍ය” වෛද්‍ය ආධාර වැඩසටහන යටතේ වැඩිහිටියන් 734 ක් සඳහා වෛද්‍යාධාර ලබාදීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 15.28
- වැඩිහිටියන් සඳහා ආගමික වාරිකා 168 ක් සංවිධානය කිරීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 14.51
- වැඩිහිටියන් 85 දෙනෙක් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 4.27
- දිස්ත්‍රික් මට්ටමේ වැඩිහිටි සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 0.3
- වැඩිහිටිභාවය පිළිබඳව පාසල් ළමුන් දැනුවත්කිරීමේ වැඩසටහන් 15 ක් පැවැත්වීම මූල්‍ය ප්‍රගතිය රු.මි 0.670

- විශ්‍රාම පූර්ව වැඩසටහන් 21 ක් පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 1.95
- වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා (යෝගා පුහුණුව) සහ ඩිජිටල් සාක්ෂරතාවය සම්බන්ධ වැඩසටහන් 6 ක් පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 4.77
- ග්‍රාමීය මට්ටමේ වැඩිහිටි කමිටු 187 ක් බලගැන්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 18.59
- දෙහිඅත්තකණ්ඩිය සරණ වැඩිහිටි නිවාසයේ පරිපාලන වියදම් කටයුතු - මූල්‍ය ප්‍රගතිය රු.මි 0.18
- ලියාපදිංචි වැඩිහිටි සමිති සඳහා මුද්‍රණ සහතික 1000 ක් නිකුත් කිරීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.18
- කතරගම වැඩිහිටි නිවාසයේ සැපයුම් ඉදිකිරීම 100% ක් හා මිලදී ගැනීම් 90% සම්පූර්ණ කිරීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 89.16

4.5. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (SLSSB)

හැඳින්වීම

1996 අංක 17 දරණ සමාජ ආරක්ෂණ මණ්ඩලය පනත මගින් හා 1999 අංක 33 දරණ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (සංශෝධිත) පනත මගින් ස්ථාපිතව ක්‍රියාත්මක වන ආයතනයකි. රාජ්‍ය විශ්‍රාම වැටුපක හිමිකම් නොමැති ස්වයං රැකියා නියුක්තිකයින් සඳහා දායකත්ව විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යභාරය වේ.

අරමුණු

- ස්වයං රැකියාවල නියුතු තැනැත්තන්ට ඔවුන්ගේ වයෝවෘද්ධ කාලයේදී හෝ ඔවුන් යම් අශක්ෂිතතාවයකට පත් වූ විට සමාජ ආරක්ෂණය සැලසීම සහ ඔවුන් මියගියවිට ඔවුන්ගේ යැපෙන්නන්ට සහන සැලසීම.
- තරුණ තරුණියන් ස්වයං රැකියාවල යෙදෙන ලෙස දිරිමත් කිරීම, ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතාවයන් වැඩිදියුණු කිරීම සහ ජීවන තත්වය වැඩි දියුණු කිරීම

කාර්යභාරය

ධීවර හා කෘෂිකාර්මික අංශවල සේවයේ නියුතු අය හැර වෙනත් ස්වයං-රැකියාවල නියුතු අය සඳහා විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් පිහිටුවීම සහ ඒ යෝජනා ක්‍රමය පරිපාලනය කිරීම සහ කළමනාකරණය කිරීම 2024 වර්ෂය දක්වා ක්‍රියාත්මක කරන ලද කාර්යභාරය වූ අතර රජයේ සියලුම අංශවල ශ්‍රමිකයන්ට අදාළ වන පරිදි විශ්‍රාම වැටුප් පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම සහ සෑම පුරවැසියෙකුම විශ්‍රාම වැටුප් ක්‍රමයකට සම්බන්ධවීමට දිරිමත් කිරීම යන නව රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් මෙම වසරේ සිට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම ආයතනයේ කාර්යභාරය වේ.

අනුමත වාර්ෂික ප්‍රතිපාදන-2025 සහ ප්‍රගතිය - 2025.09.30 දින දක්වා

	ප්‍රතිපාදන (රු.මි)	ප්‍රගතිය (රු.මි)
ප්‍රාග්ධන	30.00	15.00
පුනරාවර්තන	218.00	139.95
එකතුව	248.00	154.95

ප්‍රධාන සංවර්ධන වැඩසටහන්හි 2025.09.30 දක්වා මූල්‍ය හා භෞතික ප්‍රගතිය

පුනරාවර්තන වැඩසටහන් යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති

විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීම

නව සාමාජික බඳවාගැනීම් සංඛ්‍යාව 37,696 කි.

රැස්කළ පළමු වාරික මුදල රු. මි. 179.62 කි.

රැස් කළ පසු වාරික මුදල රු.මි. 186.89 කි.

පසු වාරික ගෙවූ සාමාජික සංඛ්‍යාව 128,648 කි.

සාමාජිකයන් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානය සහ සාමාජිකයින් සඳහා අනෙකුත් ප්‍රතිලාභ ප්‍රදානය

විශ්‍රාමිකයින් 37,174 ක් සඳහා රු.මි. 339.02 ක විශ්‍රාම වැටුප් ගෙවීම

අනෙකුත් ප්‍රතිලාභ ලැබූ සාමාජිකයන් 1028ක් සඳහා රු.මි 24.66ක් ගෙවීම් කිරීම

දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

- ස්වයං රැකියාවල නියුතු පුද්ගලයන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් 1,998 ක් පැවැත්වීම

වෘත්තීය පුහුණු ආයතන සහ තරුණ කණ්ඩායම් සඳහා ස්වයං රැකියා/ ව්‍යවසායකත්ව ධාරිතා වර්ධන වැඩසටහන් පැවැත්වීම.

ඔරුගොඩවත්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ශිෂ්‍යයින් 147ක් සඳහා වැඩසටහනක් පැවැත්වීම

සමාජ ආරක්ෂණය පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා ජන මාධ්‍ය හරහා ප්‍රචාරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

- Whatsapp හා Face Book ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සිදු කිරීම
- යූ ටියුබ් නාලිකා දැන්වීම් ප්‍රචාරය කිරීම
- ගුවන්විදුලි වැඩසටහන් 02ක් මෙහෙයවීම
- රූපවාහිනී වැඩසටහන් 03ක් පැවැත්වීම

ප්‍රාග්ධන වැඩසටහන් යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති

කාර්ය මණ්ඩලය සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම

- කණ්ඩායම් පුහුණු වැඩසටහන් 4ක් නිලධාරීන් 295කගේ සහභාගිත්වයෙන් සහ මාණ්ඩලික නිලධාරීන් 11කගේ සහභාගිත්වයෙන් තනි පුද්ගල පුහුණු වැඩසටහන් පැවැත්වීම

තොරතුරු තාක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීම

- පරිගණක උපාංග මිලදී ගැනීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 2.27

පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම සඳහා කාර්යාල පහසුකම් වැඩිදියුණු කිරීම

- ප්‍රධාන කාර්යාලය, දිස්ත්‍රික් කාර්යාලයට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කාර්යාල උපකරණ මිලදී ගැනීම - (මූල්‍ය ප්‍රගතිය රු.මි. 6.50)

වාහන සංවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම

- අලුත්වැඩියා කරන ලද වාහන සඳහා ගෙවීම - (මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.04)

ප්‍රධාන කාර්යාල පරිශ්‍රය පිහිටා ඇති ඉඩම පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීම.

තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු වාර්තාවක් කැඳවා ඇති අතර හිමිකම් වාර්තාව ඉදිරිපත් කරන ලෙස තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. හිමිකම් වාර්තාව නීතිඥයෙකු විසින් සකස් කරනු ලැබේ.

4.6.ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD)

හැඳින්වීම

1992 අංක 41 දරන පාර්ලිමේන්තු පනත මගින් ජාතික සමාජ සංවර්ධන ආයතනය නමින් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ස්ථාපිත වූ මෙම ආයතනය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ 25 ඒ වගන්තිය යටතේ උපාධි පිරිනැමීමට බලය ඇති ආයතනයක් ලෙස 2005 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර ඇති අතර සමාජ වැඩ (Social Work) පිළිබඳව අධ්‍යාපනය ලබාදෙන ශ්‍රී ලංකාවේ ඇති එකම රාජ්‍ය ආයතනය වේ.

ආයතනයේ කේන්ද්‍රීය අංශය වන පාලක සභාව (Governing Council) මගින් ආයතනයේ පරිපාලනය, කළමනාකරණය හා මූල්‍යමය කටයුතු සම්බන්ධව ක්‍රියාකරනු ලබයි. පාලක සභාව යටතේ ක්‍රියාත්මක අධ්‍යයන කටයුතු මණ්ඩලය (Academic Affairs Board) ආයතනයේ අධ්‍යයන කටයුතු සඳහා වන උපදෙස් හා මග පෙන්වීම් ලබා දීම සිදු කරයි.

අරමුණු

- ගෝලීය අවශ්‍යතාවයන්ට සහ නව නිපැයුම් සමඟ සමපාත වන නව්‍යකරණ අධ්‍යාපනය හා වෘත්තීය නිපුණතා වැඩිදියුණු කිරීම සහ වෘත්තීය සංවර්ධනය පෝෂණය කිරීම.
- තිරසාරභාවය සහ සමාජ සාධාරණත්වය පෝෂණය කරන සමාජ සංවර්ධන ක්‍රමෝපායයන්ගේ භාවිතය ප්‍රවර්ධනය කිරීම.
- සමාජ සුබසාධනය සහ සංවර්ධන ප්‍රතිඵල වැඩිදියුණු කරන ප්‍රතිපත්ති සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීමට පදනම් වන සමාජ ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම සහ විශේෂඥ උපදේශන සේවා සැපයීම.

කාර්යභාරය

- සමාජ වැඩ වෘත්තීයවේදී අධ්‍යාපනය ලබාදීම.
- සමාජ වැඩ උපාධි පශ්චාත් උපාධි පවත්වා ගෙන යාම හා සමාජ සංවර්ධන ක්‍ෂේත්‍රයට අදාළ නව උපාධි පාඨමාලා ආරම්භකිරීමට කටයුතු කිරීම. (සමාජවිද්‍යා විශේෂ උපාධිය, මානව විද්‍යා විශේෂ උපාධිය, මනෝවිද්‍යා හා උපදේශන විශේෂ උපාධිය හා වෘද්ධ විද්‍යා විශේෂ උපාධිය)
- සමාජ වැඩ පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර පුහුණු පාඨමාලා පැවැත්වීම.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය

- සමාජ වැඩ සමාජ සුභසාධනය සහ සමාජ සංවර්ධන ක්ෂේත්‍රයේ පර්යේෂණ සිදුකිරීම හා ප්‍රකාශන පළ කිරීම.
- සමාජ සුභසාධන ක්ෂේත්‍රයේ උපදේශන සේවා පැවැත්වීම.
- සමාජ සුභසාධන කටයුතු වල නියැලී සිටින රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල සේවකයින්ගේ කළමනාකරණ හා වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම.
- සමාජ සුභසාධන ප්‍රතිපත්ති සහ වැඩසටහන් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගරු ඇමතිතුමාට අවශ්‍ය සහය ලබා දීම.

අනුමත වාර්ෂික ප්‍රතිපාදන- 2025 සහ ප්‍රගතිය - 2025.09.30 දින දක්වා

	ප්‍රතිපාදන (රු.මි)	ප්‍රගතිය (රු.මි)
ප්‍රාග්ධන (සිදුව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම)	180.00	19.32
ප්‍රාග්ධන (සුහුරු ගම්මාන ව්‍යාපෘතිය)	7.00	1.23
ප්‍රාග්ධන (වෙනත්)	50.00	7.00
පුනරාවර්තන	249.00	125.90
එකතුව	486.00	153.45

ජාතික සමාජ සංවර්ධන ආයතන අරමුදල ප්‍රතිපාදන-2025 සහ ප්‍රගතිය 2025.09.30 දක්වා

	වෙන් කරන ලද ප්‍රතිපාදන (රු.මි)	ප්‍රගතිය (රු.මි)
සංවර්ධන	25.01	0.90
එකතුව	25.01	0.90

ප්‍රාග්ධන ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වැඩසටහන්

ජාතික සමාජ සංවර්ධන ආයතනය සඳහා සිදුව ප්‍රදේශයේ ඉදිකරනු ලබන ගොඩනැගිලි සංකීර්ණය

- A හා B වශයෙන් කොටස් දෙකකින් සමන්විත මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම 2017.01.01 දින ආරම්භ කරන ලද අතර 2022 ඔක්තෝබර් මස අවසන් කිරීමට සැලසුම් කරන ලද නමුත් සැලසුම් කාල සීමාව දීර්ඝ කර ඇත. මෙම ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තුගත මුළු වියදම රු. මිලියන 1000 ක් වේ. මුළු ඉදිකිරීම් වලින් මේ වන විට 0.25% (සමුච්චිත මූල්‍ය ප්‍රගතිය රු. මිලියන 991.06, භෞතික ප්‍රගතිය 98.44%) ක වැඩ අවසන්කොට ඇත.

සුහුරු ගම්මාන ව්‍යාපෘතිය

- පළාත් 9 කට අයත් තෝරාගත් ගම්මාන 9 කට සමාජ වැඩ උපාධිය අවසන් වසර ශිෂ්‍යයන් 18 දෙනෙකු ජනවාරි මස කෙණ්ත්‍රගත කළ අතර ග්‍රාමීය ක්‍රියාකාරකම් සඳහා ප්‍රජා වැඩවලට පහසුකම් සැලසීම පිළිබඳව එම ශිෂ්‍යයන් 18 දෙනාට මූලික අධ්‍යාපනය ලබාදෙන ලදී. එම සිසුන් 18 දෙනා මාර්තු මාසයේදී ප්‍රගති සමාලෝචන රැස්වීම් සඳහා සහභාගී වෙන ලදී. ශිෂ්‍යයන් විසින් ගම්මාන වල ස්ථාපිත ප්‍රජා පාදක ආයතනවලට ගම්මාන ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීමේ කාර්යය කරන ලදී. ප්‍රජාවේ සාමාජිකයින්ගේ සහභාගීත්වය සමඟ පොදු අවශ්‍යතාව හඳුනාගැනීම මෙන්ම ග්‍රාමීය කාන්තා සංවර්ධන සංවිධාන සක්‍රීය කිරීම, “පිරිසිදු ශ්‍රී ලංකාව” ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් සහ අනෙකුත් මූලික දැනුවත් කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. සුහුරු කෘෂිකර්මය -(Smart Agriculture) සඳහා ගොවියන්ට නවීන ක්‍රම, වටිනාකම් එක්කළ නිෂ්පාදනය සහ ජලාපවහන කාර්යක්ෂමතාව පිළිබඳ පුහුණුව , සුහුරු ආර්ථිකය - (Smart economy) සඳහා අලෙවිය සඳහා ඩිජිටල් අලෙවි සහනයෝගිතාවක් හෝ ඔන්ලයින්/ ටෙස්ට්බ්ලක් වෙළෙඳපොළක් සංවර්ධනය කිරීම , සුහුරු තරුණ සංවර්ධනය -(Smart Youth Development) සඳහා පෞද්ගලික හා රාජ්‍ය නොවන රැකියා අවස්ථා ව්‍යාප්තිය , සුහුරු අධ්‍යාපනය - (Smart Education) ස්මාර්ට් පුස්තකාල ,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අධ්‍යාපනය හඳුන්වාදීම සහ පාසල්වල ඉලෙක්ට්‍රොනික සම්පත් ප්‍රවේශය වර්ධනය කිරීම , සුහුරු සමාජ ආරක්ෂාව - (Smart Social Protection) සමාජ සුභසාධන , ක්ෂුද්‍ර ණය පහසුකම් සහ කාන්තා නායකත්වයන් වූ පවුල් සඳහා සහාය ලබාදී කාන්තා සංවර්ධන සංගම් සක්‍රීය කිරීම සිදු කරන ලදී.

2025 ජුනි සහ ජූලි මාසවලදී, ප්‍රජා ව්‍යාපෘති යෝජනා ලිවීම සඳහා පුහුණුව සහ ප්‍රජා සංවාද රැස්වීම් සංවිධානය කෙරේ. එමෙන්ම ගම්මාන ව්‍යාප්ත වශයෙන් පුද්ගලික සහ රාජ්‍ය අංශ සමඟ සබඳතා ඇති කර රැකියා අවස්ථා සෑදීම සඳහා රැස්වීම් පවත්වන ලදී. (රු.මි. 3.45)

ප්‍රාග්ධන වත්කම් අත්පත් කර ගැනීම

- උපකරණ මිලදී ගැනීම යටතේ ලැප්ටොප් පරිගණක 10, ඩිජිටල් තිර 2, කැමරා සහ පුස්තකාල පොත් මිලදී ගැනීම (රු.මි. 5.023)

පුනරාවර්තන ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වැඩසටහන්

- සමාජ වැඩ පිළිබඳ උපාධි පාඨමාලාව සිසුන් 850 ක් හැදෑරීම, ජාත්‍යන්තර සමාජ වැඩ දිනය සැමරීම, බාහිර සම්පත් දායකයින් 28 දෙනෙකු සඳහා ගෙවීම් සිදුකිරීම, සිසුන් 334 කගේ සුබසාධන පහසුකම් නංවාලීම (රු.මි. 15.82)
- පුස්තකාල කමිටු රැස්වීම් 4ක් සහ පුස්තකාල උපදේශක කමිටු රැස්වීම් 1ක් පැවැත්වීම, පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ අවශ්‍ය අයිතමයන් සැපයීම (රු.මි. 0.43)
- පර්යේෂණ අංශය මගින් පර්යේෂණ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා කාර්ය මණ්ඩල සංවර්ධන වැඩසටහන් 2 ක් පැවැත්වීම, ජර්නල් 4 ක් සහ පුවත් ප්‍රකාශන 2 ක් ප්‍රකාශයට පත්කිරීම, සම්මන්ත්‍රණ 2 ක් පැවැත්වීම (රු.මි. 0.92)
- පුහුණු අංශය මගින් ප්‍රජා මට්ටමේ නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් 21 පැවැත්වීම, ක්ෂේත්‍ර ආයතන පහසුකම් සපයන්නන් සහ අධීක්ෂකවරුන් සඳහා කිරීමේ වැඩමුළු 2 ක් පැවැත්වීම (රු.මි. 0.70)
- වෘද්ධ විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුව සහ මනෝවිද්‍යාව සහ උපදේශන දෙපාර්තමේන්තුව මගින් යෝජිත මානව විද්‍යාව සහ වෘද්ධ විද්‍යාව පිළිබඳ නව උපාධි වැඩසටහන් සහ මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ නව උපාධි වැඩසටහන් යෝජනා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ආකෘතියට අනුව සංශෝධනය කරමින් පවතී (රු.මි. 0.16)
- සමාජ විද්‍යා හා සමාජ සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ විද්‍යාව පිළිබඳ නව උපාධි වැඩසටහන සඳහා සමාලෝචන කණ්ඩායම් වාර්තාව ලැබුණ අතර එය සංශෝධනය කිරීම, සමාජ වැඩ පිළිබඳ උපාධි වැඩසටහන පිළිබඳ විෂය මාලාව සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ආකෘතියට අනුව සංශෝධනය කරමින් පවතී. (රු.මි.0.09)
- ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය මගින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහනක් 4 ක් පැවැත්වීම (රු.මි. 0.08)
- විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය මගින් විෂයමාලා පිළිබඳ සමාලෝචන වැඩමුළු 3 ක් පැවැත්වීම (රු.මි.0.04)
- ලේඛකාධිකාරී අංශය මගින් විභාග 17 ක් පැවැත්වීම (රු.මි.0.143)
- තත්ත්ව සහතික මධ්‍යස්ථානය මගින් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් 3 ක් සහ වැඩමුළු 2 ක් පැවැත්වීම

- ශිෂ්‍ය සුභසාධන අංශය මගින් ක්‍රීඩා වැඩසටහන් 1, විනෝදාස්වාදී වැඩසටහන් 1, වෘත්තීය මාර්ගෝපදේශ නායකත්ව පුහුණු හා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 3ක් පැවැත්වීම.

ආයතනය මගින් මුදල් අයකර පවත්වන ලද පාඨමාලා

සමාජ සේවා විද්‍යාලය

ආයතනයේ සමාජ සේවා විද්‍යාලය මගින් පවත්වන සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ (2021/2022, 2022/2023, 2023/2024) වර්ෂයන්ට අදාළව සිසුන් 252 ක් පාඨමාලාවන් හදාරන අතර සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමාව (2023/2024) සිසුන් 17 ක් හැදෑරීම (වියදම - රු.මි. 4.339, ආදායම - රු.මි. 8.051)

පුහුණු අංශය

ආයතනයේ පුහුණු අංශය මගින් ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන කේන්ද්‍ර කොට ගනිමින් උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (2023/2024, 2024/2025) ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා , පාඨමාලාව (2024), උපදේශනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (2025) , උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාව 2025, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (2025) පවත්වාගෙන යනු ලබයි. (වියදම - රු.මි. 8.523, ආදායම - රු.මි. 19.44)

පර්යේෂණ අංශය

ආයතනයේ පර්යේෂණ අංශය මගින් ක්‍රියාත්මක වැඩසටහන් අතර ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සමඟ සහයෝගයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන සහතික පත්‍ර පාඨමාලාව (සිසුන් 70) සහ පර්යේෂණ ක්‍රමවේදය සහ අධ්‍යයන ලේඛනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි) (සිසුන් 140) පැවැත්වීම ප්‍රධාන වේ . - (වියදම - රු.මි. 0.4, ආදායම - රු.මි. 0.4)

4.7. ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය (RDB)

හැඳින්වීම

2025 පෙබරවාරි මස 10 දිනැති හා අමප/25/0150/820/004 අංක දරණ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කේන්ද්‍රීය ආයතනය ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය පිහිටුවා ඇත.

අරමුණු

- වඩා යහපත් ජීවන තත්ත්වයක් ඇති කිරීම සඳහා ග්‍රාමීය පවුල්/ප්‍රජාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම
- ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීම සහ ධාරිතා හා කුසලතා සංවර්ධනය කිරීම
- මූලික පහසුකම් (යටිතල පහසුකම් හා සේවා) උදෙසා වන ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම
- සමාජ සංවර්ධනය මඟින් සමාජ ගැටලු අවම කිරීම

කාර්යභාරය

- ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ව්‍යාපාරය යටතේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- ග්‍රාමීය සංවර්ධන ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති/ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී රජයේ අමාත්‍යාංශ හා වෙනත් ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම
- සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම, අධීක්ෂණය හා පසු විපරම් කටයුතු සිදු කිරීම
- පවතින ග්‍රාමශක්ති වැඩසටහන හා සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන තවදුරටත් සම්බන්ධීකරණය කිරීම

අනුමත වාර්ෂික ප්‍රතිපාදන 2025 සහ ප්‍රගතිය - 2025.09.30 දක්වා

	ප්‍රතිපාදන (රු.මි)	ප්‍රගතිය (රු.මි)
ප්‍රාග්ධන	1,100.00	188.27

ප්‍රධාන සංවර්ධන වැඩසටහන්හි 2025.09.30 දක්වා මූල්‍ය හා භෞතික ප්‍රගතිය

ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන

- සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක් සඳහාම ග්‍රාම සංවර්ධන සැලසුම් (VDP) 10606 ක් සකස් කිරීම
- මූල්‍ය ප්‍රගතිය රු.මි. 112.64
- තෝරාගත් ව්‍යාපෘති 19 ක් ක්‍රියාත්මක කිරීම - මූල්‍ය ප්‍රගතිය රු.මි 26.90 (ක්‍රියාත්මක කිරීමට
අපේක්ෂිත මුළු ව්‍යාපෘති සංඛ්‍යාව - 184)
- ව්‍යාපෘති ශක්‍යතාව සඳහා වලංගුකරණ වාර්තා 23ක් සකස් කිරීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.41
- පාර්ශ්වකරුවන්ගේ රැස්වීම් 9 ක් පැවැත්වීම
- දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් 2 ක් පැවැත්වීම
- ජාතික මට්ටමේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ දෙදින වැඩසටහනක් පැවැත්වීම (TOT) - මූල්‍ය
ප්‍රගතිය රු.මි.0.03
- දිස්ත්‍රික් මට්ටමේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් 25 ක් පැවැත්වීම (TOT) - මූල්‍ය
ප්‍රගතිය රු.මි. 1.42
- කොට්ඨාශ මට්ටමේ පුහුණු වැඩසටහන් 630 ක් පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 40.16

4.8. ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය (RDTRI)

හැඳින්වීම

1974 වර්ෂයේදී ආරම්භ වූ මෙම ආයතනය, 1978 වර්ෂයේ සිට ග්‍රාම සංවර්ධනය හා දිළිඳුකම පිටුදැකීමේ ක්‍රමෝපායක් ලෙස, සංවර්ධන ප්‍රවාහයෙන් ආන්තිකරණයට ලක්වූ දිළිඳු ප්‍රජාවගේ විභව ශක්තීන් මතු කරමින් ඔවුන්ගේ ස්වශක්තිය හා සාමූහිකත්වය වර්ධනය කිරීම සඳහා සහභාගිත්ව සංවර්ධන සංකල්පය මත පදනම්වූ විපර්යාසකාරක කාර්යඛණ්ඩ පුහුණු හා පර්යේෂණ වැඩසටහන තුළින් නව සංවර්ධන ක්‍රමවේදයක් හඳුන්වා දුන් ජාතික ආයතනයකි. දිළිඳු ප්‍රජාවගේ සමාජ ආර්ථික ක්‍රියාවලිය තුළ ඔවුන් මුහුණපාන අවාසිදායක තත්ත්වය, වඩා වාසිදායක තත්ත්වයක් බවට පරිවර්තනය කරගැනීමට අවශ්‍ය බලගැන්වීමේ උත්ප්‍රේරණ ක්‍රියාවලිය මෙම ආයතනයේ ප්‍රමුඛ කාර්යභාරයකි.

අරමුණු

- ප්‍රජා සංවර්ධනය පිළිබඳ දැනුම කළමනාකරණය කිරීම.
- ප්‍රජා සංවර්ධන වැඩසටහන්වල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීම
- නවෝත්පාදන සංවර්ධන ප්‍රවේශයන් හඳුන්වාදීම

කාර්යභාරය

- ප්‍රජා සංවර්ධනය පිළිබඳ විද්වත් හා විශේෂඥ දැනුම සමාජ ගත කිරීම
- රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව ග්‍රාමීය සංවර්ධනයට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- පවුල් හා ප්‍රජා මූල සංවිධාන සවිබලගැන්වීමට සෘජුව සම්බන්ධ වන පරිදි ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය
- ප්‍රතිපත්ති සම්පාදකයින් / සංවර්ධනවේදීන් සඳහා තොරතුරු සම්පාදනය.
- සේවා හා ක්‍රියාවලීන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීම
- නව සංවර්ධන ප්‍රවේශයන් සමාජගත කිරීම

අනුමත වාර්ෂික ප්‍රතිපාදන 2025 සහ ප්‍රගතිය - 2025.09.30 දක්වා

	ප්‍රතිපාදන (රු.මි)	ප්‍රගතිය (රු.මි)
ප්‍රාග්ධන	12.30	3.06
පුනරාවර්තන	59.70	35.78
එකතුව	72.00	38.84

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය

ප්‍රධාන සංවර්ධන වැඩසටහන්හි 2025.09.30 දක්වා මූල්‍ය හා භෞතික ප්‍රගතිය

- ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියේ නිරත වූ අයගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ක්ෂේත්‍ර වාරිකා 10 ක් හා පුහුණු වැඩසටහන් 5 ක් පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 1.34
- ග්‍රාම සංවර්ධන වැඩසටහනේ නියැලී සිටින ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් සඳහා එම වැඩසටහන් වල තීරසාර බව සහතික කිරීම සඳහා පුහුණු වැඩසටහන් 5 ක් පැවැත්වීම (ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීම, ව්‍යවසායකත්ව සංවර්ධනය, ප්‍රජා සංවිධාන කළමනාකරණය, ව්‍යාපෘති සැලසුම් කිරීම සහ කළමනාකරණය, ගෘහ කළමනාකරණය යනාදිය) - මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.85
- ග්‍රාමීය ප්‍රජාවගේ සමාජ-ආර්ථිකසවිබල ගැන්වීම් වැඩිදියුණු කිරීම සඳහා පුහුණු වැඩසටහන් 6 ක් පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.29
- අඩු ආදායම්ලාභී පවුල්වල සමාජ ආර්ථික තත්ත්වය නඟාසිටුවීම සඳහා ග්‍රාමීය සංවර්ධන සමිති ශක්තිමත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් 4 ක් පැවැත්වීම. - මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.11
- ගම්මාන වල ප්‍රමුඛතා ව්‍යාපෘති හඳුනාගැනීම සඳහා ග්‍රාම සංවර්ධන සැලසුම් 254 ක් සමාලෝචනය කිරීම
- ප්‍රජා ශක්ති සහරාව පළමු වෙළුම පළ කිරීම
- තරණය ප්‍රවෘත්ති ලිපියෙහි පළමු හා දෙවන වෙළුම පළ කිරීම
- ධාරිතා සංවර්ධන වැඩසටහන් 3 ක් පැවැත්වීම (පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ පුහුණුව) - මූල්‍ය ප්‍රගතිය 0.08
- පළාත් හා දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම
- ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් සඳහා රු. මි. 4.786 ක ප්‍රතිපාදන කොළඹ හා නුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත මාරු කර ඇති අතර අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පවතී.

4.9. උපදේශන අංශය

හැඳින්වීම

ප්‍රජාව මුහුණපාන මානසික ගැටළුකාරී තත්වයන්, මානසික අසමතුලිතතා හා විවිධාකාර මනෝ සමාජීය ගැටලු සඳහා, මනෝවිද්‍යාත්මක උපදේශන හා ප්‍රතිකාරාත්මක ක්‍රමවේද භාවිතා කරමින් මානසික යහපැවැත්ම ගොඩනැගීම මෙම අංශය මගින් සිදු කරයි.

අරමුණු

- ප්‍රජාව මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරුවීම අවම කිරීම තුළින් මානසික යහපැවැත්ම ගොඩනැගීම හා මානසික සවිබලගැන්වීම

කාර්යභාරය

- පුද්ගලයින් මුහුණපාන මානසික ගැටළුකාරී තත්වයන්, මානසික ආබාධ, මානසික ලෙඩ රෝග හා විවිධාකාර මනෝසමාජීය ගැටළු හඳුනාගෙන එම තත්වයන් අවම කිරීමට අදාළ උපදේශන වැඩසටහන් සිදු කිරීම.
- ප්‍රජාව මානසිකව සවිබලගැන්වීම සඳහා මනෝවිද්‍යාත්මක උපදේශන මැදිහත්කරණය සිදුකිරීම
- මානසික ආබාධ හා මානසික ගැටළු සහිත සේවාලාභීන් සඳහා ගුණාත්මක උපදේශන සේවාවක් සැපයීම.
- උපදේශන සේවයේ නියුතු වෘත්තිකයන් අතර විධිමත් සහසම්බන්ධතාවයක් ඇති කිරීම.
- උපදේශන සේවා ලබාදීම පිළිබඳ අධීක්ෂණය හා මහපෙන්වීම.

අනුමත වාර්ෂික ප්‍රතිපාදන 2025 සහ ප්‍රගතිය - 2025.09.30 දක්වා

	ප්‍රතිපාදන (රු.මි)	ප්‍රගතිය (රු.මි)
ප්‍රාග්ධන	10.00	6.77

ප්‍රධාන සංවර්ධන වැඩසටහන්හි 2025.09.30 දක්වා මූල්‍ය හා භෞතික ප්‍රගතිය

- සමාජ විරෝධී ක්‍රියාකාරකම් සහ හැසිරීම අවදානමක් ඇති පාසල් දරුවන් හඳුනා ගැනීම හා වැඩසටහන් 976ක් සඳහා යොමු කිරීම (ප්‍රතිලාභීන් සංඛ්‍යාව 71,200)
- අන්තර්ජාල ඇබ්බැහිය හා මත්ද්‍රව්‍ය භාවිතය තුළින් පාසල් දරුවන් මුදවා ගැනීම සඳහා දැනුවත් කිරීමේ උපදේශන වැඩසටහන් 471ක් පැවැත්වීම (ප්‍රතිලාභීන් සංඛ්‍යාව - 48,142) - මූල්‍ය ප්‍රගතිය රු.මි. 5.295
- මානසික ආබාධ කල්තියා හඳුනා ගැනීම, සත්කාර සඳහා යොමු කිරීම සහ සියදිවිනසා ගැනීම් වැළැක්වීම පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ උපදේශන වැඩසටහන් 740 ක් පැවැත්වීම (ප්‍රතිලාභීන් සංඛ්‍යාව - 44,507)
- තරුණ ප්‍රජාවගේ මානසික සවිබලගැන්වීම සඳහා උපදේශන වැඩසටහන් 952ක් පැවැත්වීම. (මානසික යහපැවැත්ම, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, ලිංගික අධ්‍යාපනය හා සියදිවිනසා ගැනීම් වැළැක්වීම පිළිබඳ උපදේශන වැඩසටහන්) ප්‍රතිලාභීන් සංඛ්‍යාව 47,103
- ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ උපදේශන වැඩසටහන් 665 ක් පැවැත්වීම - ප්‍රතිලාභීන් සංඛ්‍යාව 25,846
- කුටුම්භය/පවුල ආශ්‍රිත ගැටලු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 1154ක් පැවැත්වීම - (ප්‍රතිලාභීන් සංඛ්‍යාව 45,965)
- පූර්ව විවාහ උපදේශන වැඩසටහන් 198 ක් පැවැත්වීම - (ප්‍රතිලාභීන් සංඛ්‍යාව - 8018)
- මනෝ සමාජීය මැදිහත්කරණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ කණ්ඩායම් උපදේශන වැඩසටහන් පැවැත්වීම 304ක් ක්‍රියාත්මක කිරීම (නව යොවුන් වියේ ගැබ් ගැනීම, සියදිවි නසාගැනීම් වැළැක්වීම) - ප්‍රතිලාභීන් සංඛ්‍යාව 13,864 - මූල්‍ය ප්‍රගතිය රු.මි 0.615
- මානසික ආබාධ කල්තියා හඳුනා ගැනීම, සත්කාර සඳහා යොමු කිරීම පිළිබඳ ප්‍රජාව හා නිලධාරීන් දැනුවත් කිරීමේ උපදේශන වැඩසටහන් 931 ක් පැවැත්වීම. (ප්‍රතිලාභීන් 47,943)
- ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි වී ඇති වැඩිහිටි නිවාසවල සිටින ඩිමෙන්ශියා ආබාධ සහ අනෙකුත් වයස්ගත ආබාධ ඇති වැඩිහිටියන් සඳහා උපදේශන වැඩසටහන් 423ක් හා ලිහිලන ප්‍රතිකාර හා ක්‍රියාකාරකම් සිදු කිරීම - (ප්‍රතිලාභීන් සංඛ්‍යාව 11,739)
- අස්වැසුම ප්‍රතිලාභීන්ට ලෝක බැංකුව හරහා පුද්ගල ශක්තිත්, අභියෝග හා මත්ද්‍රව්‍ය වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 168 ක් පැවැත්වීම (ප්‍රතිලාභීන් සංඛ්‍යාව 9629) හා තනි පුද්ගල උපදේශන සැසි 251ක් පැවැත්වීම.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය

- අස්වැසුම ප්‍රතිලාභීන්ට ලෝක බැංකුව හරහා පුද්ගල ශක්තින්, අභියෝග හා මත්ද්‍රව්‍ය වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 27 ක් පැවැත්වීම (ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1422) හා තනි පුද්ගල උපදේශන සැසි 84ක් පැවැත්වීම.
- සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල ක්‍රියාකාරකම් පාදක කරගත් වැඩසටහන් 65ක් සහ තනි පුද්ගල උපදේශන සැසි 174ක් පැවැත්වීම
- වෙනත් සංවිධාන වල ඉල්ලීම පරිදි උපදේශන වැඩසටහන් 407ක් පැවැත්වීම හා තනි පුද්ගල සැසි 2462ක් පැවැත්වීම
- තනි පුද්ගල උපදේශන සැසි 19,708ක් පැවැත්වීම සහ මැදිහත්කරණ සැලසුම් 5,169 ක් සකස් කිරීම
- දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින රජයේ නිලධාරීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සඳහා මාසිකව ක්‍රියාකාරකම් පාදක සතිමත්බව හා ලිහිල්තා වැඩසටහන් 522 පැවැත්වීම (ප්‍රතිලාභීන් සංඛ්‍යාව - 26,047)
- දුරකථන ඇමතුම් 2291 ක් හරහා දුරකථන උපදේශන සේවය ලබා දීම
- උපදේශන නිලධාරීන් සඳහා නිපුණතා සංවර්ධන පුහුණු වැඩසටහන් 2ක් පැවැත්වීම - මූල්‍ය ප්‍රගතිය රු.මි. 0.965
- ජාතික ආබාධිත මහලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි වී ඇති ආබාධිත නිවාස වල සිටින ආබාධ සහිත තැනැත්තන් සඳහා ක්‍රියාකාරකම් මූලික උපදේශන වැඩසටහන් 138ක් පැවැත්වීම (ප්‍රතිලාභීන් සංඛ්‍යාව - 5108)

4.10 ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතාව සඳහා හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය

හැඳින්වීම

ලෝක ආහාර වැඩසටහන (WFP) 1968 සිට ශ්‍රී ලංකාවේ ස්ථාපිත රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රියාත්මකවන වැඩසටහනකි. 2023-2027 උපාය මාර්ගික සැලැස්ම යටතේ මේවන විට ශ්‍රී ලංකාව තුළ ලෝක ආහාර වැඩසටහන සාර්ථකව ආහාර සුරක්ෂිතතාව මූලික කරගනිමින් ක්‍රියාත්මක වේ. මෙම උපාය මාර්ගික සැලැස්ම ඇමරිකානු ඩොලර් මිලියන 105 ක මුළු වටිනාකමක් සහිත පස් අවුරුදු වැඩසටහනක්වන අතර, හදිසි ආපදා තත්ත්වයන් සඳහා ප්‍රතිචාර දැක්වීම, ආන්තික පිරිස සඳහා ආහාර සහ පෝෂණ අවශ්‍යතා සැපිරීම, දේශගුණික විපර්යාස සඳහා දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව සහ ආයතනික ධාරිතාවය ගොඩනගමින් තිරසර සංවර්ධනය සඳහා අවධානය යොමු කරයි.

ඉහත කී අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා 2025 ජනවාරි 01 දින සිට WFP සහයෝගීතාව සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය (PSWFPC), ග්‍රාමීය ජන ජීවිතයේ ගුණාත්මය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් වඩාත් සුමටව ක්‍රියාත්මක වීම උදෙසා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. මෙම ලේකම් කාර්යාලය, ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ ශ්‍රී ලංකා රජය සම්බන්ධීකරණය සිදු කරන ප්‍රධාන මධ්‍යස්ථානය වන අතර, අදාළ වැඩසටහන් බිම් මට්ටමින් ජාතික ප්‍රමුඛතා අනුව පෙළගැස්වීම, කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම, වගවීම, විනිවිදභාවය සහ ඵලදායී අධීක්ෂණය තහවුරු කරයි.

2025 වර්ෂය සඳහා, උපාය මාර්ගික සැලැස්මේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා WFP වාර්ෂික ප්‍රදාන සහාය රුපියල් මිලියන 1,250 ක් වන අතර, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ආන්තික ජනතාවගේ පෝෂණය වැඩි දියුණු කිරීම සහ ආපදා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 550 ක දායකත්වයක් 2025 වර්ෂය සඳහා සපයා දී ඇත.

ප්‍රධාන උපායමාර්ගික ප්‍රතිඵල

1. අර්බුද සඳහා ප්‍රතිචාරය: අර්බුද අතරතුර සහ පසුව අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ප්‍රවේශය ඇති බව සහතික කිරීම.
2. වැඩිදියුණු කළ පෝෂණය: පෝෂණ සංවේදී සහ පෝෂණ-විශේෂිත වැඩසටහන් හරහා ජීවිතයේ පළමු දින 8,000 කෙරෙහි අවධානය යොමු කරමින් පෝෂණය වැඩි දියුණු කිරීම.
3. ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම: ස්වාභාවික උපද්‍රව සහ දේශගුණික විපර්යාස සඳහා ප්‍රජා අවදානම අඩු කිරීම.

4. ආයතනික ශක්තිමත් කිරීම: ඔරොත්තු දෙන ආහාර පද්ධති සංවර්ධනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වැඩි දියුණු කිරීම සඳහා ජාතික ආයතනික ධාරිතාව වැඩි දියුණු කිරීම.

ඒ අනුව මෙම වැඩසටහන සඳහා රු.මි. 1900 ක ප්‍රතිපාදනයක් වෙන් වී ඇති අතර 2025.09.30 දින දක්වා මූල්‍ය ප්‍රගතිය රු.මි.372.52 වන අතර ඉටු කර ඇති කාර්යයන් පහතින් දැක්වේ.

	වැඩසටහනේ අරමුණ	ප්‍රධාන දායකත්වය	ප්‍රධාන ජයග්‍රහණ (2025)
01	<p>දේශීය පාසල් ආහාර සම්පාදන වැඩසටහන (Home-Grown School Feeding – HGSF)</p> <p>දිස්ත්‍රික්ක: අනුරාධපුර, පොළොන්නරුව, කිලිනොච්චි, මාතලේ, මඩකලපුව, මොනරාගල, වවුනියාව, නුවරඑළිය</p>	<p>පාසල් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර ලබා දීම; දේශීය ගොවීන් සමඟ සබඳතා ශක්තිමත් කිරීම</p>	<ul style="list-style-type: none"> පාසල් 1,350+ ක ළමුන් 290,000 ක් ආවරණය කරන ලදී ගෙවතු 1,800 ක්, කුකුළු ගොවිපල 2,000 ක්, ආහාර සපයන්නන් 3,500 ක් සඳහා සහාය විය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන පාසල් මුළුතැන්ගෙවල් 10 ක් ප්‍රතිසංස්කරණය කරන ලදී (කිලිනොච්චිය) කුකුළු ආහාර කම්හලක් ස්ථාපිත කරන ලදී (පල්ලෙපොල) පෝෂණ දැනුවත් කිරීම සහ සමාජ හැසිරීම් වෙනස් කිරීමේ සන්නිවේදන ව්‍යාපාර පැවැත්වීම
02	<p>සබලකෘත සහල් බෙදාහැරීමේ වැඩසටහන</p>	<p>ජාතික පාසල් ආහාර වැඩසටහනට ශක්තිමත් කළ සහල් ඒකාබද්ධ කිරීමෙන් ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන් සපුරාලීම.</p>	<ul style="list-style-type: none"> දිස්ත්‍රික්ක 12 ක් පුරා ළමුන් 537,000 ක් වෙත ළඟා විය කලන්කුට්ටිය සහල් සැකසුම් ඒකකය සහ ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලදී ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ඉදිකරන ලද රසායනාගාරයක් සහ කාර්යාලයක් පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වය හරහා මිශ්‍ර

	වැඩසටහනේ අරමුණ	ප්‍රධාන දායකත්වය	ප්‍රධාන ජයග්‍රහණ (2025)
			<p>කිරීමේ යන්ත්‍ර ස්ථාපනය කරන ලදී</p> <ul style="list-style-type: none"> ආයෝජනය: නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 250+
03	වත්කම් සඳහා ආහාර ආධාර (FFA) - ග්‍රාමීය ග්‍රමය ලබා ගැනීම තුළින් වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය	ප්‍රජා වත්කම් නිර්මාණය සඳහා මුදල්/ආහාර ආධාර ලබා දීම.	<ul style="list-style-type: none"> කිලිනොච්චි සහ මාතලේ හි නිවාස 866 කට ආධාර ලබා දෙන ලදී (එක් දිස්ත්‍රික්කයකට රු. මිලියන 37.5) වත්කම් 13 ක් (වැව්, ඇළ මාර්ග, වාරිමාර්ග පද්ධති, කෘෂිකාර්මික මාර්ග) නිර්මාණය කරන ලදී.
04	ජාතික පෝෂණ අතිරේකය - ත්‍රිපෝෂ	ජාතික ත්‍රිපෝෂ අතිරේකයේ ගුණාත්මකභාවය සහ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම.	<ul style="list-style-type: none"> සහල් ආශ්‍රිත විකල්ප වට්ටෝරුවක් හඳුන්වා දෙන ලදී මාස 6-36 අතර කාලයක් සඳහා සහල්-සෝයා මිශ්‍රණයක් අනුමත කර ඇත නවීන යන්ත්‍රෝපකරණ ආයෝජනය (WFP 50% + රජයේ 50%)
05	Adaptation for Resilience -ADAPT4R කලාපීය ව්‍යාපෘතිය (ඉන්දියාව සහ ශ්‍රී ලංකාව)	ගොවීන් සඳහා අවසාන සැලසුම් දේශගුණික සේවා (LMCS) ශක්තිමත් කිරීම; අනුවර්තන ධාරිතාව වැඩි දියුණු කිරීම.	<ul style="list-style-type: none"> සෘජු ප්‍රතිලාභීන් 15,500ක් සහ වක්‍ර ප්‍රතිලාභීන් 640,720ක් (කාන්තාවන් > 50%) ආවරණය කරන ලදී කලාපීය දේශගුණික සහයෝගීතාව ශක්තිමත් කරන ලදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ දේශගුණික-ප්‍රතිරෝධී ජීවනෝපායන් ප්‍රවර්ධනය කරන ලදී

	වැඩසටහනේ අරමුණ	ප්‍රධාන දායකත්වය	ප්‍රධාන ජයග්‍රහණ (2025)
06	අපේක්ෂිත ක්‍රියාකාරී ව්‍යාපෘතිය (AA) – අම්පාර	ගංවතුර සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ පූර්වාරක්ෂාව පිළිබඳ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම.	<ul style="list-style-type: none"> ශක්‍යතා අධ්‍යයනය සහ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය අවසන් කරන ලදී නියමිත ස්ථාන: සාමපුර, සේනානායකපුර, මිහිඳුපුර දිස්ත්‍රික් නිලධාරීන් 40 දෙනෙකු පුහුණු කරන ලදී ප්‍රජා දත්ත රැස් කිරීම: නිවාස 100+ දිස්ත්‍රික් AA කමිටුව ආරම්භ කරන ලදී; වේගවත් ගංවතුර ආකෘතිය සැලසුම් කර ඇත
07	දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතා ජාලය (DFSN) දිස්ත්‍රික්ක: ත්‍රිකුණාමලය, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි, යාපනය, මොණරාගල, අනුරාධපුර, වවුනියාව	දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශ මට්ටමේ තීරසාර ආහාර සුරක්ෂිතතා ජාලයක් ගොඩනැගීම.	<ul style="list-style-type: none"> DFSN ජාලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් ස්ථාපිත කරන ලදී දිස්ත්‍රික්ක පහක දින තුනක විශ්ලේෂණ පුහුණුවක් පවත්වන ලදී කාර්තුමය ආහාර සුරක්ෂිතතා ප්‍රකාශනය ප්‍රකාශයට පත් කරන ලදී (යාපනය) මැදිහත්වීම් සඳහා භාවිතා කරන ආහාර සුරක්ෂිතතා සිතියම් සහ වාර්තා

4.11 විදේශ ව්‍යාපෘති හා වෙනත් විදේශ සබඳතා

4.11.1 විදේශ ව්‍යාපෘති

ණය සංවරක

බහුමාන දරිද්‍රතාවයට මුහුණ පා ඇති පවුල් සංඛ්‍යාව අවම කිරීම අරමුණු කරගනිමින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන මෙම අමාත්‍යාංශය යටතේ ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන වැඩසටහනක් වන අතර එහි නියමු ව්‍යාපෘති 02 ක් ලෙස ලෝක බැංකු ණය ආධාර හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

නියමු ව්‍යාපෘති අංක 01 - ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර ව්‍යාපෘතිය

අස්වැසුම ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යොදා ගනිමින් අස්වැසුම ප්‍රතිලාභීන් අතරින් දිළිඳු හා අන්ත දිළිඳු පවුල් 12,800 ක් සවිබලගැන්වීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය පිටු අංක 7 හා 8 හි විස්තර කර ඇත.

නියමු ව්‍යාපෘති අංක 02 - ලෝක බැංකු මූල්‍යාධාර ව්‍යාපෘතිය

අස්වැසුම ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් ලෙස ලෝක බැංකු මූල්‍යාධාර යොදාගනිමින් අස්වැසුම ප්‍රතිලාභීන් අතරින් දිළිඳු හා අන්ත දිළිඳු පවුල් 10,975 ක් සවිබලගැන්වීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය පිටු අංක 8 හි විස්තර කර ඇත.

ප්‍රදාන සංවරකය

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1.98 ක ප්‍රදාන සංවරකයක් ක්‍රියාත්මක වන අතර එය 2022 වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. මෙහිදී මෙම අමාත්‍යාංශය යටතේ ඇති ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙම අමාත්‍යාංශයට අදාළ ආයතන සඳහා රුපියල් මිලියන 146.985 ක ප්‍රතිපාදන වෙන් වී ඇති අතර 2022.09.09 සිට 2025.09.30 දක්වා රුපියල් මිලියන 50.199 ක මූල්‍ය ප්‍රගතියක් අත්කරගෙන ඇත. එයට අදාළ භෞතික ප්‍රගතිය පහත පරිදි වේ.

- අකුරැස්ස ළමා රැකවරණ මධ්‍යස්ථානය සඳහා ලී බඩු හා උපකරණ ලබා දී ඇත.
- රැකවරණ මධ්‍යස්ථාන 30 ක් සඳහා උපකරණ ලබා දී ඇති අතර රැකවරණ මධ්‍යස්ථාන 11ක අළුත්වැඩියා කටයුතු සිදු කර ඇත.
- ආබාධිත පුද්ගලයින් 550 ක් සඳහා උපදේශන වැඩසටහන් 11ක් පවත්වා ඇත.
- ආබාධිත දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල 472ක් ලබා දී ඇත.
- ආබාධිත පුද්ගලයන් 61 දෙනෙකු සඳහා ජංගම අලෙවි රථ ලබා දී ඇත.
- ආබාධිත පුද්ගලයන් 721 ක් සඳහා රැකියා පුහුණු වැඩසටහන් සිදු කර ඇත.
- ආබාධිත පුද්ගලයන් 20 ක් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දී ඇත.
- ආබාධිත පුද්ගලයන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවෙස් වල සිටින පුද්ගලයින් 1477 ක් සඳහා පුහුණු වැඩසටහන් සිදු කර ඇත.

4.11.2 විදේශ සබඳතා

දිළිඳුකම පිටුදැකීම පිළිබඳ BIMSTEC (Bay Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation) විශේෂඥ කණ්ඩායම් හතරවන රැස්වීම - 2025.10.09 හා 10 දෙදින

දරිද්‍රතාවය පිටුදැකීම වෙනුවෙන් BIMSTEC අමාත්‍යවරුන්ගේ රැස්වීම, BIMSTEC ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම, BIMSTEC විශේෂඥ කණ්ඩායම් රැස්වීම ලෙස BIMSTEC කලාපීය රටවල් එක්ව වාර්ෂික සමුළු පවත්වනු ලබන අතර, ඉන් BIMSTEC විශේෂඥ කණ්ඩායමේ 4 වන රැස්වීම බත්තරමුල්ල, වෝටර්ස් ඒඩ්ස් හෝටලයේ දී 2025.09 හා 10 දෙදින පවත්වන ලදී.

දරිද්‍රතාවය පිටුදැකීම සම්බන්ධයෙන් ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම ඇතුළුව, BIMSTEC කලාපීය රටවල් වල සහයෝගීතාවයෙන් දරිද්‍රතාවය සහ දරිද්‍රතාවය පිටුදැකීමේ වෙනුවෙන් කටයුතු කිරීම සඳහා සන්නිවේදන ක්‍රියාවලීන්, සම්බන්ධීකරණය, අධීක්ෂණය සහ ප්‍රගතිය සමාලෝචනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත දිළිඳුකම පිටුදැකීම පිළිබඳ BIMSTEC විශේෂඥ කණ්ඩායම් වසරකට වරක් රැස්වේ.

2024 වර්ෂයේ නේපාලයේ කත්මන්දූ නුවර පැවති 3 වන සමුළුවේ දී යෝජනා වූ පරිදි 4 වන සමුළුව 2025.1.09.10 දෙදින පවත්වන ලදී. බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව හා තායිලන්තය BIMSTEC හි සාමාජික රටවල් වන අතර, ශ්‍රී ලංකාවේ පැවැති 4 වන සමුළුව සඳහා

මියන්මාරය එක් නිලධාරියකු හා තයිලන්තයේ නිලධාරීන් 05 දෙනකු සහභාගී වූ අතර බංගලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය අන්තර්ජාලය හරහා Zoom ඔස්සේ රැස්වීම් සඳහා සහභාගී විය.

මෙම සමුළුව BIMSTEC ලේකම් කාර්යාලය විසින් මෙහෙයවන, අතර BIMSTEC ලේකම් කාර්යාලය නියෝජනය කරමින් විදේශීය සාමාජිකයන් දෙදෙනකු රැස්වීම සඳහා සහභාගී වන ලදී. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ගාමිණි විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පවත්වන ලද මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වන ලදී.

මෙම වැඩසටහන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු අනුමත ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළතව ඇති අතර, මෙම කටයුතු සඳහා දරන ලද වියදම රු.මි. 2.39 වේ.

දිළිඳුකම තුරන්කිරීම සහ තිරසර සංවර්ධනය පිළිබඳ අන්තර් - රාජ්‍ය විශේෂඥ කමිටුවේ පළමු රැස්වීම

තිරසර සංවර්ධන ඉලක්ක සමඟ අනුගතවීම සහ දිළිඳුකම පිටු දැකීම සඳහා වූ 2024 සාර්ක් ක්‍රියාකාරී සැලැස්ම නැවත සලකා බැලීම පිළිබඳ වූ සාර්ක් - ආසියානු සංවර්ධන බැංකු උපදේශන වැඩමුළුව 2024 ඔක්තෝම්බර් 21 සහ 22 දින නේපාලයේ කත්මණ්ඩුවේ දී පැවැත්විය. එම රැස්වීමේදී දිළිඳුකම තුරන් කිරීම සහ තිරසර සංවර්ධනය පිළිබඳ අන්තර් - රාජ්‍ය විශේෂඥ කමිටු පළමු රැස්වීම සඳහා සන්කාරත්වය සැපයීමට ශ්‍රී ලංකාව එකඟ විය. ඒ අනුව එම හමුව 2025 පෙබරවාරි 18 සහ 19 දින කොළඹ අමාරි හෝටලයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ ආර්ථික හා තාක්ෂණික සහාය ඇතිව පැවැත්විණි. ඉන්දියාව හැර අනෙකුත් රටවල් සියල්ලේ නියෝජිතයන් මෙම හමුවට සහභාගී විය. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සාර්ක් මහ ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගීත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කරන ලදී. මේ සඳහා සාර්ක් රටවල්, සාර්ක් මහ ලේකම් කාර්යාලය සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් ඇතුළු 34 දෙනෙකුගෙන් සමන්විත සමස්ත නියෝජිත පිරිසක් මීට සහභාගී විය. ගෝලීයව සාර්ක් ඉලක්ක හා දර්ශක සැලකිල්ලට ගනිමින් සාර්ක් කලාපය සඳහා සලකා බලන ලද ඉලක්ක හා දර්ශක, දිළිඳුකම පිටු දැකීම සඳහා වන සාර්ක් සැලැස්ම, සාර්ක් සංවර්ධන ඉලක්ක, සලකාබලන ලද තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රමුඛතා ප්‍රතිපත්ති, සලකා බලන ලද තිරසර සංවර්ධන සඳහා අධීක්ෂණ යාන්ත්‍රණය හා කාලීනව ඇගයීම් කිරීම ඇතුළත් කරන ලද අවසාන කෙටුම්පත් වාර්තාව මෙම රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කළ අතර සාර්ක් සාමාජික රටවල දිළිඳුකම තුරන් කිරීම සඳහා වන වැදගත් තීරණ මෙහිදී ගනු ලැබිණි. මූලික වියදම් ආසියානු සංවර්ධන බැංකුව විසින් දරනු ලැබූ අතර මෙම රැස්වීම සඳහා මෙම අමාත්‍යාංශය විසින් අනෙකුත් වියදම් වොනුවෙන් රු.මි. 0.64 ක වියදමක් දරන ලදී.

4.12 අනෙකුත් මෙහෙයුම් අංශ

පාලන අංශය

අමාත්‍යාංශය හා අනුබද්ධිත ආයතනවල මානව සම්පත් හා භෞතික සම්පත් කළමනාකරණය සඳහා ආයතන රෙගුලාසි, චක්‍රලේඛ වලට අනුකූලව හා අවස්ථානුකූලව කටයුතු කිරීම සඳහා පාලන අංශය ක්‍රියාත්මක වේ. පාලන අංශය මගින් පහත සඳහන් කාර්යයන් සිදුකරමින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ආයතන හා අංශ වලට කාර්යක්ෂම සේවාවක් ලබාදෙයි.

- අමාත්‍යාංශය හා අමාත්‍යාංශයට අයත් සියළුම ආයතනවල කාර්ය මණ්ඩලයට අදාළ ආයතනික හා පරිපාලන කටයුතු මෙහෙයවීම.
- දේශීය හා විදේශීය පුහුණුවීම් ලබාදීම තුළින් මානව සම්පත් හැකියා සංවර්ධනය කිරීම.
- අමාත්‍යාංශ විෂය පථයට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශ,පනත්, කෙටුම්පත් ආදිය නිසි පරිදි ඉදිරිපත් කිරීම මගින් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීම.
- අවශ්‍ය මානව සම්පත් හා යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කිරීම.
- මානව සම්පත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

ඒ අනුව, මානව සම්පත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ පුහුණු වැඩසටහන් 7ක් නිලධාරීන් 422 කගේ සහභාගිත්වයෙන් හා කුසලතා හා දැනුම සංවර්ධන පුහුණු වැඩසටහන් 2 ක් නිලධාරීන් 98 කගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

සංවර්ධන අංශය

මෙම අමාත්‍යාංශය යටතේ සංවර්ධන අංශයන් තුනක් ක්‍රියාත්මක වේ. සංවර්ධන අංශයන්හි ප්‍රධාන කාර්යභාරය වනුයේ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හා ආයතනයන්හි අරමුණු ළඟාකර ගැනීම සඳහා උපදෙස් ලබාදීම, මහ පෙත්වීම හා මෙහෙයවීම සිදු කිරීම මෙම වේ. එහිදී ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය සහ ආර්ථික යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට අදාළව වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ආයතන අතිරේක ලේකම් (ග්‍රාමීය සංවර්ධන) මගින්ද සමාජ ආරක්ෂණය අවැසි පුද්ගලයන් සඳහා හඳුනාගත් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ආයතන අතිරේක ලේකම් (සමාජ ආරක්ෂණ) මගින්ද ප්‍රජාව සවිබලගැන්වීමේ ක්‍රියාවලියෙහි නියුතු ආයතන අතිරේක ලේකම් (ප්‍රජා සවිබලගැන්වීම) මගින්ද අධීක්ෂණය කරනු ලබයි.

ගිණුම් අංශය

මෙහෙයුම් හා සංවර්ධන වැඩසටහන් සඳහා වාර්ෂික ප්‍රතිපාදන සපයා ගැනීම, කළමනාකරණය කිරීම හා ගෙවීම් සිදුකිරීම සමඟම, රාජ්‍ය ගිණුම් පවත්වා ගනිමින් විනිවිදභාවයකින් යුතුව, මුදල් රෙගුලාසි මගින් ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා වෙත පැවරී ඇති බලතල, මූල්‍ය විනයකින් යුතුව පවත්වා ගෙන යාම පැවරී ඇති අංශය ගිණුම් අංශය වේ. අමාත්‍යාංශයට අදාළ ගිණුම් කටයුතු සහ සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීමට අමතරව දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා මණ්ඩල වල ගිණුම් සුපරීක්ෂණය සිදුකරනු ලැබේ.

අභ්‍යන්තර විගණන අංශය

අභ්‍යන්තර විගණන අංශය අමාත්‍යාංශ ලේකම් වෙත සෘජුවම වගකීමට බැඳී සිටින ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයෙකු යටතේ ක්‍රියාත්මක වන අතර අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන සේවාවන් හා වැඩසටහන් ගුණාත්මකව හා කාර්යක්ෂමව පවත්වා ගෙන යාමට අවශ්‍ය මූල්‍ය විගණනය , කාර්ය සාධන විගණනය, කළමනාකරණ විගණනය, පාරිසරික විගණනය, පද්ධති පාලන විගණනය හා අවධානම් සහිත ක්ෂේත්‍ර පාදක කරගත් විගණනය සිදු කිරීම තුළින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමට මහපෙත්වීම් සිදු කිරීම කරනු ලබයි.

සැලසුම් හා මෙහෙයුම් අංශය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, ක්‍රියාත්මක වැඩසටහන් මෙහෙයවීම සහ ප්‍රගති පාලනය සහ අනෙකුත් රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධීකරණ කිරීම සැලසුම් හා මෙහෙයුම් අංශය යටතේ සිදුවේ. තවද විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන්හි සම්බන්ධීකරණ හා අධීක්ෂණ කටයුතු ද මෙම අංශය මගින් සිදු කරයි.

4.13 අමාත්‍යාංශය හා අනෙකුත් ආයතන විසින් ලභා කර ගත් සුවිශේෂී කාර්යයන්

1. ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය සකස් කොට 2025 ඔක්තෝබර් 01 වන දින එළි දැක්වීම.
2. අඩු ආදායම්ලාභී ආබාධ සහිත තැනැත්තන් සඳහා වෛද්‍ය ආධාර ලෙස ලබා දුන් රු. 20,000 මූල්‍යාධාරය රු. 30,000 ක් දක්වා වැඩි කිරීම
3. අඩු ආදායම්ලාභී ආබාධ සහිත තැනැත්තන්ට (වයස අවු. 60ට අඩු) කෘතිම අත්පා, වායු මෙට්ට, ජල මෙට්ට ආදී විශේෂ උපකරණ සඳහා ලබා දුන් රු.20,000 මූල්‍යාධාරය රු. 50,000 දක්වා වැඩි කිරීම
4. අඩු ආදායම්ලාභී ආබාධ සහිත තැනැත්තන් සඳහා ශ්‍රවණ උපකරණ ලබා ගැනීමට ලබා දුන් රු. 35,000 මූල්‍යාධාරය රු. 50,000 දක්වා වැඩි කිරීම
5. ආබාධ සහිත තැනැත්තන්ගේ හා ආබාධ සහිත තැනැත්තන් ඉගෙනුම ලබන විශේෂ අධ්‍යාපන ඒකක සඳහා ක්‍රීඩා හා සංගීත උපකරණ මිලදී ගැනීමට ලබා දුන් රු.50,000 මූල්‍යාධාරය රු.100,000 දක්වා වැඩි කිරීම
6. අඩු ආදායම්ලාභී ආබාධ සහිත තැනැත්තන් සඳහා ලබා දුන් රු. 40,000 ක ස්වයං රැකියා ආධාරය රු.50,000 දක්වා වැඩි කිරීම
7. නිවෙස් අහිමි ආබාධ සහිත තැනැත්තන් සඳහා නව නිවසක් ඉදි කිරීමට ලබා දුන් රු.700,000 මූල්‍යාධාරය රු. 1,000,000 දක්වා ද අලුත්වැඩියා කර ගැනීම සඳහා ලබා දුන් රු.300,000 මුදල රු. 500,000 දක්වා ද වැඩි කිරීම
8. ආබාධ සහිත තැනැත්තන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් ලබා දුන් රු.100,000 මූල්‍යමය ආධාරය රු. 150,000 දක්වා වැඩි කිරීම
9. මෙම වසරේ සිට රාජ්‍ය නිලධාරීන් සඳහා මාස 06 සංඥා භාෂා පාඨමාලාව ක්‍රියාත්මක කිරීම
10. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ කිරීම
11. එකම අවස්ථාවක වැඩිහිටියන් 125 දෙනෙකු පමණ රැකබලා ගැනීමට හැකිවන පරිදි කතරගම ප්‍රදේශයේ නව වැඩිහිටි නිවාසය ඉදි කිරීම
12. ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ක්‍රීඩා උළෙල 2025.04.03 වන දින දියගම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීම
13. JICA තාක්ෂණික සහයෝගය මත ESPD (Employment Support for Persons with Disabilities) ව්‍යාපෘතිය හරහා මේ වසර වන විට ආබාධ සහිත පුද්ගලයන් 323 රැකියා ගත කිරීම
14. “සිහින ශ්‍රී ලංකා වැඩසටහන” - රැකියා ගත කරන ලද ආබාධ සහිත පුද්ගලයින් අඛණ්ඩව රැකියාව තුළ රඳවා ගැනීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආරම්භ කරන ලද වැඩසටහනක් වන අතර මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 87 ක මෙම වැඩසටහන ආරම්භ කර ක්‍රියාත්මක වේ.

15. 2025.08.05 දින සිත් රූ 2025 ආබාධ සහිත වූවන්ගේ සංස්කෘතික ප්‍රසංගය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රහභලේ දී පැවැත්වීම
16. 2025.09.23 වන දින ජාතික සංඥා භාෂා දින සැමරුමට සමගාමීව ශ්‍රවණ හා කථන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් වටිනාමය දුරකථන අංකයක් හඳුන්වා දීම. (දුරකථන අංකය - 0706116000)
17. 2025.10.15 දින පැවති ජාත්‍යන්තර සුදු සැරයටි දින සැමරුම් උත්සවයට සමගාමීව දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා ගීත ගායනා තරඟයක් පැවැත්වීම
18. ඔටිසම් සහ අනෙකුත් ආබාධ සහිත දරුවන් සඳහා මාතර, ත්‍රිකුණාමලය, කෑගල්ල, හම්බන්තොට,ගාල්ල, කළුතර, අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික් වල කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම ආරම්භ කිරීම
19. ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව 2025.10.16 වන දින උපදේශන සැමරුම් උත්සවය පැවැත්වීම
20. ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන ආසියානු සංවර්ධන බැංකු වැඩසටහන හා ලෝක බැංකු ආධාර යටතේ නියමු වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වන අතර, භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ජාතික වැඩසටහන ලෙස මුලු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම.
21. ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන යටතේ හඳුනාගනු ලබන අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා උපරිම රුපියල් 250,000 ක් දක්වා 8% පොලී අනුපාතයක් යටතේ සමෘද්ධි සවිබල නමින් විශේෂ ණය වැඩසටහනක් හඳුන්වා දීම
22. සමෘද්ධි සහනාධාර ලැබූ දැනට අස්වැසුම ප්‍රතිලාභ නොලබන අඩු ආදායම්ලාභීන් සවිබලගැන්වීම සඳහා විශේෂ ණය වැඩසටහනක් "සමෘද්ධි රන්පත" නමින් සමෘද්ධි ප්‍රජා මූල බැංකු මගින් ක්‍රියාත්මක කිරීම
23. ප්‍රජාමූල සංවිධාන නායකයින්, සමෘද්ධි වැඩසටහන යටතේ බිහිවූ සාර්ථක ව්‍යවසායකයින් සමෘද්ධි ප්‍රජාමූල බැංකු සඳහා සිදු කරන ඇතැම් වැඩසටහන් සඳහා සමෘද්ධි ප්‍රජා හරසර නමින් ඇගයීම් උත්සවයක් 2025.10.28 වන දින පැවැත්වීම.
24. සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මසකට එක් සිසුවෙකුට රු.1,500 ක් බැගින් මාස 24 ක කාලයක් සඳහා උසස් පෙළ හදාරන සිසුන් 33,265 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම.



குரூரீசு சுல்ட்டு வுருசுருசு Rural Development Programme கிராபிய அபிவிருத்தி நிகழ்ச்சித் திட்டம்



